

අන්තරීම

පොකුණුවිට, ශ්‍රී ලංකා කාරුරාමවාසී,
පූජා කුකුල්පතේ පුද්ගලියා ස්වාමීන් වහන්සේ

ඥ.ව. 2561
ත්‍රි.ව. 2017

පූජ්‍ය කුකළුපතේ සුදුස්සි ස්වාමීන් වහන්සේගේ වෙනත් ධර්ම ග්‍රන්ථ

සිතේ සැබැව

ඛුද්ධ පූජාවේ යථාර්ථය
සාංසික දානයක් දෙන විට
ඛුද්ධ ප්‍රතිමාව සහ බෝද්ධකම
ද්‍රේවිය දුරු කරන්නේ කෙසේද?
දානය පාරමිතාවක් වන්නට නම්
තොනිමෙන මරණයේ තොමියෙන අරුණ්
තැණුසෑ වසන නීවරණ
දැනගෙන පිදිය යුතු කධින විවරය
නිවනට මග සදන ස්ත්‍රීප
තෙසැත්තැ ඛුද්ධ ඇඟාණ I සහ II
ආකල්ප සම්පත්තිය
අකුසල සමාපත්ති
ලොවුතුරු සුව සදන ඉවසීම
කරමය අහිඛවා යන මහේශාක්‍රානව
ඩු ඔවුනා
පසුතැවීම
වරදින් මිදිම

පරිගණක අක්ෂර සංයෝජනය :

Graphic Collection

අගුරුවාතොට පාර, නොරණ.

වෙළ. : 071 1606589, 076 6845089

E-mail : graphiccollection2@gmail.com

මුද්‍රණය :

සිකුරු පොත් ප්‍රකාශකයෝ

144, වෙනිවැල්කොල, පොල්ගස්මිට.

වෙළ. : 071 4448398, 011 2704832

E-mail : sikurupoth@gmail.com

"නමෝ තස්ස හගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස"

මේ කුඩා ධර්ම ග්‍රන්ථයෙන් අවධානය යොමු කරන්නේ වර්තමානයේ ගිහි පැවැදි දෙපිරිස අතරම බහුලව කතාබහ කෙරෙන ප්‍රධාන මාත්‍රකාවක් පිළිබඳව. ඒ තමයි 'අත්හැරීම'. අත්හැරීම නිවන් මගට අත්‍යාච්‍යා සුදුසුකමත්. නමුත් වර්තමානයේ බොහෝ දෙනා ඒ පිළිබඳව වැරදි වැට්තිමකින් ක්‍රියා කරන බවත් එනිසාම පැවැත්ම පිළිබඳ විවිධ අරුණු මතුවන බවත් පෙනෙනවා. ඒ නිසා අත්හැරීම නිවැරදි අරුණයෙන් පුහුණු කරන්නේ කවර ආකාරයෙන්ද කියන බවත් එහිදී අපට පටලුවෙන්න හා වරදින්න පුළුවන් තැන් කිහිපයක් පැහැදිලි කර දෙන්නටයි මෙහිදී උත්සාහ කරන්නේ.

සඩවේන්ම අත්හැල යුත්තේ මොක්වාදී?

වර්තමාන සමාජයේ අපට පෙනෙනවා සමහර අය බොහෝ දේ අත්හරින්නට වැශයෙන් කරනවා. නිවන් දැකීමේ අරමුණීන්ම එය කරනවා වියහැකියි. නමුත් බොහෝ දෙනා ඒ කාර්ය කරන ආකාරය විමසලා බැලුවම පෙනෙනවා සැබැවේන්ම අත්හැල යුත්තේ කුමක්ද, පැවැත්විය යුත්තේ කුමක්ද කියන මේ දෙක තරමක් පටලවාගෙන කියලා. ඒ මොකද? අපට නිවන් දකින්නට තොහැකිව සසරේ දිගින් දිගට පවතින්නේ මේ බාහිර ලෝකයේ ද්‍රව්‍ය, පුද්ගලයන් හෝ සිදුවීම් නිසා තොවයි, ඒවා පිළිබඳව ඇතිවන අවධාරණ හා තාශ්ණාව නිසයි. තාශ්ණා බන්ධනයයි අපට නිවන් දකින්නට බාධා කරන්නේ.

එහෙමතම් නිවන් දැකීම සඳහා අපි අත්හැල යුත්තේ බාහිර ලෝකයේ ද්‍රව්‍ය හෝ පුද්ගලයන් තොවයි, ඒ සම්බන්ධව ඇතිවෙන තාශ්ණාවයි. මේ කාරණය නිවැරදිව තෝරා ගන්නට තොහැකිව අද බොහෝ දෙනා කරන්නේ පුද්ගලයා අත්හරිනවා. ද්‍රව්‍ය අත්හරිනවා. අවස්ථා අත්හරිනවා. ඒ වගේම ස්ථාන අත්හරිනවා. මේ විදිහට ලෝකය තුළ පවත්වන්නට ඕන කරන බොහෝ දේවල් අත්හැරගෙන අත්හැරගෙන යන බවක් පෙනෙනවා.

සමහර වෙළාවට අපට අනන්නට ලැබෙනවා විවාහ දිවියට ඇතුළත් වෙළා ඉන්න තරුණ තරුණීයන් 'මම දැන් මහත්තයාව

අත්හැරලා ඉන්නේ. මම දැන් නොනව අත්හැරලා ඉන්නේ. දරුවාත් අත්හැරලා. දැන් රස්සාවෙනුත් අයින් වෙන්නයි යන්නේ? මෙහෙම කියනවා. මේ මැතකදී එක අම්මා කෙනෙක් මගෙන් අහනවා ‘හාමුදුරුවනේ’ අපි මේ ජීවිතයේම නිවන් දැකින්න වැයම් කරනකාට මගුල් ගෙවල්වල යන්නන් හොඳ නැ නේද?’ කියලා. ඒ අය මේ දෙනික ජීවිතය තුළ බරපතල විකාතියක් අරඛුදයක් දෙදරායාමක් ඇතිවෙන තරමට අත්හැරීම ප්‍රහුණු කරමින් සිටිනවා. නමුත් සමහරවිට කතා කරලා බැලුවාත් තාශ්ණාව, මාන්නය, ජ්‍යෙෂ්ඨාව, මමත්වය, තමන් ඩුව්ලීම, අනුත් හෙලා දැකීම වැනි දුරදුණ දේශරේ ගෙනවා. නමුත් අර බාහිර ලෝකයේ දේවල් අත්හරින්නට වැයම් කරනවා.

සැබැවින්ම කළයුත්තේ ඒකේ අතින් පැන්තයි. බාහිර ලෝකය තියෙන නැවියට තියෙන්නට ඉඩහැරලා මනසේ මුලාව නිසා පහළවෙන කෙලෙස් ධර්ම විකයි දුරු කරන්නට, අත්හරින්නට වැයම් කළයුත්තේ. නමුත් ඒ දුරු කළ යුතු කෙලෙස් ධර්ම මනසේ පිටාර ගෙන්නට ඉඩහැරලා බාහිර ලෝකයේ ද්වා සහ පුද්ගලයන් අත්හරින්නට නැමුණු වීම තුළ නිවන් මග කෙසේ වෙතන් පැවැත්ම දෙදරා ගිහින් පවුල් ජීවිත පවා අවුල් වන අවස්ථා සමාජයේ ඕනෑ තරම් අපි දැකලා තියෙනවා.

එතකාට තව පිරිසක් පැන්තක ඉදාලා වැරදි අර්ථකථනයක් කරනවා, මේ අයගේ පවුල් ජීවිත කඩාකප්පල් වෙලා තියෙන්නේ, ජීවිත ආකර්ෂණීය වෙලා රටක් නැවියට ජාතියක් නැවියට පිරිහෙමින් පවතින්නේ, මේ දහම නිසයි කියලා. ඒ අය කරන වෝද්නාව නිවැරදි නැහැ, නමුත් දහමේ නාමයෙන් තමයි බොහෝ දෙනා එබඳ පටලැවිලි ඇතිකරගෙන තියෙන්නේ. ඒ නිසා අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕන අත්හා යුත්තේ කුමක්ද, පැවැත්වය යුත්තේ කුමක්ද කියලා.

නැවැත්ම හා පැවැත්ම

මුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව කොටස දෙකකින් යුත්තයි, නැවැත්ම සහ පැවැත්ම යනුවෙන්. පැවැත්වය යුත්තේ ලෝකයයි. නැවැත්වය යුත්තේ ක්ලේෂයයි. ලෝකය කඩාකප්පල් කරන්න, විනාශ කරන්න, විකාති කරන්න, තාසා දමන්න, මුදුරජාවා මුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. එහෙම නම ඩිරිදි, සැමියා, දරුවා, අම්මා, තාත්තා, ගේදාර, ඉඩකඩීම, යානවාහන, රට, ජාතිය, ගාසනය, ලෝකය, සොබාදහම මේවා පැවැත්වය යුතුයි. ඒවා සම්බන්ධව අවිද්‍යාවෙන් මුලාවෙන් අපේ මනසේ ඇතිවෙත තාශ්ණාවයි අපි අත්හා යුත්තේ.

නමුත් අවිද්‍යාව, තාශ්ණාව, උපාදානය ඒවා අහෝසි කළ යුතුයි. ඒවා නැසිය යුතුයි. ඒවා අත්හා යුතුයි. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. එහෙම නම ඩිරිදි, සැමියා, දරුවා, අම්මා, තාත්තා, ගේදාර, ඉඩකඩීම, යානවාහන, රට, ජාතිය, ගාසනය, ලෝකය, සොබාදහම මේවා පැවැත්වය යුතුයි. ඒවා සම්බන්ධව අවිද්‍යාවෙන් මුලාවෙන් අපේ මනසේ ඇතිවෙත තාශ්ණාවයි අපි අත්හා යුත්තේ.

මේ ජීවිතයේම නිවන් දැකීම පිළිබඳව උනන්දු වෙන, මේ ගාසනයේම යම් මාරු එලයක් ලබන්නට උත්සාහ කරන පිරිස වර්තමානයේ වැඩි වෙමින් පවතිනවා. ඒක සතුවූ වෙන්නට පුළුවන් හොඳ ප්‍රව්‍යතාවක්. බොද්ධයා හැටියට අපට ඒක අගය කරන්න පුළුවන්. නමුත් ඒ ප්‍රතිපදාව තුළ අපි නිවැරදි වැටහිමක් ඇතිව කටයුතු කරන්නේ නැතිනම්, අන් අය කරන ආකාරය දිහා බලලා අපින් යමක් කරන්නට වැයම් කරනවා නම්, අර බෙලිගේඩිය තල් අත්ත උච්ච වැටිලා හාවා දුවගෙන යන කොට අහස කඩන් වැටෙනවයි කියලා අනෙක් සියලු සතුනුත් ඒ පස්සේසන් දුවගෙන හියා වගේ වෙනවා. භැමෙම්ම බියිපත් වෙලා දිවී රකගන්නට තමයි දුවන්නේ. ඒකේ වැරදුක් නැහැ. නමුත් ඇත්තටම ගැටළව මොකක්ද කියලා බැලුවම කුවුරුත් හරියට කාරණය හඳුනා ගත්ත කෙනෙක් නැහැ.

ප්‍රතිපදාව තමනමන්ට අන්තර්ජයි

නමුත් නිවන් දැකින්නට යන ගමන එහෙම නැතිව යන්න පුළුවන් එකක් නොවෙයි. තමන් ඉන්නේ කොතනද? තමන්ගේ ඉලක්කය කුමක්ද? තමන්ගේ දුබලකම්මෙනවද? තමන්ගේ නැකියාවන් මොනවද? තමන්ගේ පරමාර්ථය සාධනය කරගන්නට සුදුසු නිවැරදි ප්‍රතිපත්ති මාරුයාද තමන් මේ ප්‍රහුණු කරමින් සිටින්නේ? මේවා පිළිබඳව නැවත නැවත ක්ලේපනා කරලා බැලිය යුතුයි. කුමක් නිසාදු නිරවාණ ගාමිනී ප්‍රතිපදාව න්‍යායක් වශයෙන් එකක් වූණාට පුද්ගලයන්ගේ වශයෙන් තම තමන්ට අනනා වෙනවා. අප භැම කෙනකුම වතුරාරය සත්‍යයයි අවබෝධ කළයුත්තේ, ආර්ය අශ්චිංගික මාරුයායි වැඩිය යුත්තේ. නමුත් ඒ ආර්ය අශ්චිංගික මාරුයා, මා වැඩිය යුත්තේ සැරියුත් හාමුදුරුවා විදිහට නොවෙයි. මට අනනා විදිහටයි. මම ඉන්නා තැන ඉදාලා මගේ දුබලකම් හඳුනාගෙනයි මම ප්‍රහුණු කළයුත්තේ. එහෙම ප්‍රහුණු කරලා යම් දිනෙක සැරියුත් හාමුදුරුවන්ගේ තත්ත්වයට අවශ්‍ය

නම් කෙනකට පත්වෙන්නට බැරිකමක් නැහැ. විශාලාවගේ සුජාතාවගේ අනාථිණීක සිටුතුමාගේ තත්ත්වයට යම් කෙනකට පත්වෙන්නට බැරි කමක් නැහැ. නමුත් ඒ වරින දිනා බලාගෙන බාහිරන් ඒ වගේ හැසිරීම තිවැරදි ගමන් මග තෙවෙයි. එක පුදෙක් අනුකරණය කිරීමක් පමණයි. ඒ නිසා තමන් යායුතු ක්‍රමය අපි පරිස්සමින් තෝරා ගන්නට ඕනෑ. න්‍යායක් වගයෙන් ගත්තහම අපි හැම කෙනකුම එකම නිවන් මග, එකම ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. නමුත් මේ දහම මග බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනුප්‍රරාවගාම් ප්‍රතිපදාවක් හැටියට. තමන් ඉත්තා තැනෙ ඉදලයි පියවර නැගිය යුත්තේ, අන් අය සිටින තැනෙ ඉදලා තොවෙයි.

නිවන් මග පුහුණු කරදී පුද්ගලයන් අනුව වෙනස් වෙනවා වගේම, සම්මාසම්බුද්ධ පව්‍යෙකසම්බුද්ධ ග්‍රාවකම්බුද්ධ වගයෙන් ප්‍රාර්ථනාව අනුවත් වෙනස් වෙනවා. ඒ වගේම ගිහි පැවිදි වගයෙන් ප්‍රතිපත්ති ක්‍රමය අනුවත් වෙනස් වෙනවා. අවස්ථාව අනුවත් වෙනස් වෙනවා. මේ හැම දෙයක් අනුවම උස්පහත් වෙමින් අවස්ථාවට ගැලුපෙන ආකාරයට හේතු සාධක සකසා ගතුයුතු ගමන් මගකුදි නිර්වාණ ගාමිණී ප්‍රතිපදාව. එහෙම නැතිව අඩ්වුවක් හදාගෙන රාමුවක් හදාගෙන පත්වන්නට ගියෙක් විකාතියක් වෙනවා. කුමක් නිසාද? එක් තැනකට එක් කාරණයකට යෝගා වුණු හේතු සාධක තවත් තැනකට තවත් කාරණයකට එලෙසින්ම යෝගා නොවන්නට පුළුවන් නිසා.

විටෙක දහම වන දේ විටෙක අදහම වියහැකියි

යම් තැනක සත්‍ය ප්‍රකාශ කිරීම වඩා අර්ථ සම්පන්න වෙන්නට පුළුවන්. තවත් තැනක ඒ සත්‍යයම ප්‍රකාශ කිරීම මහ විනාශයක් ඇති කරන්නට පුළුවන්. එබදු තැන සත්‍යය වූවත් ප්‍රකාශ නොකළ යුතු බවයි බුදුහාමුදුරුවා දේශනා කරන්නේ. ඒ කියන්නෙ බොරු කියන්න කියලා තෙවෙයි. එතැනට උවිත විදිහට කතා කරන්න ඕනෑ, නැතිනම් නිහඹ වෙන්න ඕනෑ. ඒ හැකියාව අප තුළ නොනිවුණාත් මම කියන්නේ ඇත්ත නම් මොකටද බය වෙන්නෙ. කාගේ වැරද්දක් දැක්කන් මම නම් මූණටම කියනවා.' මෙහෙම හිතන එක සාපු බවක් කියලා අපට හිතුනට එතන තියෙන්නේ තමන්ට සංයමයක් දමනායක්, තිවැරදි පුහුණුවක් නැතිකමේ දේශය විනා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තෙවෙයි. ඒ

නිසා මේ දහම මග පුහුණු කරදීදී පළමුව අපි එහි මූලික සිද්ධාන්ත නිවැරදිව හදුනා ගන්න ඕනෑ. ඉන් පසුව පරමාර්ථයට ප්‍රතිපත්තියට අවස්ථාවට පුද්ගලයාට යෝගා විදිහට එය පුරුණ කරන්න ඕනෑ. එතකොටසි තමන්ට අනනා ක්‍රමය හදුනාගෙන තමන් ඉත්තා තැන ඉදලා ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ.

අපි එක් උදාහරණයක් අරගෙන බලමු. ගිහි පැවිදි දෙපිරිසම නිවන් දැකීම සඳහා අවබෝධ කළයුත්තේ වතුරාරය සත්‍යය. ඒ සඳහා පුහුණු කළයුත්තේ එකම ආරය අෂ්ධාරික මාර්ගය. නමුත් ගිහියාට ධර්මය වන දේ පැවිද්දාට අධර්මය වෙන අවස්ථා තියනවා. පැවිද්දාට ධර්මය වන දේ පැවිද්දාට දුෂ්කිලය වියහැකියි. පැවිද්දාට ශිලය වන දේ ගිහියාට දුෂ්කිලය වියහැකියි. ඒ කොහොමද? අපි එක් උදාහරණයක් අරගෙන බැලුවාත්, ගිහියාට හැටියට අනා ස්ත්‍රී පුරුෂයන් ඇසුරු නොකාට, තමන් නීත්‍යානුකූලව වෙන්කරගත් බැරිද හෝ සැමියා සමග කම්සැප විදිමින් ගුණ දහම වැඩිම ගිහියාට ශිලයක්. ගිහි සාම්වී ප්‍රතිපළාව අනුව එක් උසස් ධර්මයක්. එය කාම මීර්යාවරයෙන් වැළකීම නම් වූ ශිලයයි. දහමේ එය සඳහන් වෙන්නෙ සඳාර බුහ්මලරියාව නමින්. බුහ්මලරියාව දෙයාකාරයි, ආරය බුහ්මලරියාව සහ සඳාර බුහ්මලරියාව යනුවෙන්. සඳාර බුහ්මලරියාව කියන්නේ තමන්ගේ කාමාඟාවන් එක් බැරිදකට එක් සැමියෙකුට පමණක් සීමා කරලා සංයමයෙන් දමනයෙන් ගුණ දහම් වඩාත් යොමුවීම. එක් උසස් ශිලයක්. දෙවි බැහුන්ගේ පවා වන්දනමාතන ලබන්නට යෝගා වූ ශිලයක්.

නමුත් පැවිද්දෙක් කළුපනා කලොත්, ගිහියා අවබෝධ කරන වතුරාරය සත්‍යමයයි පැවිද්දන් අවබෝධ කරන්නේ. ගිහියා අනුගමනය කරන ආරය අෂ්ධාරික මාර්ගයමේ පැවිද්දන් අනුගමනය කරන්නේ, ගිහියාට එක බැරිදක සමග එක සැමියුණු සමග කම්සැප විදිමින් නිවන් දකින්න පුළුවන්නම් ඇය පැවිද්දාට එක අයෝගා? පැවිද්දාත් ඒ නිවන් මගන් යන්නේ? එහෙම සිතලා පැවිද්දා ක්‍රියා කලොත් පැවිද්දාට එයම දුෂ්කිලයක්. පැවිද්දාට එයම අධර්මයක්. එකම දහම් මග, එකම නිවන් මග, එකම වතුරාරය සත්‍යය, එකම ආරය අෂ්ධාරික මාර්ගය. නමුත් පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒ ඒ පුද්ගලයාගේ ප්‍රතිපදාවට අනුරුපව, අවස්ථාවට අනුරුපව, පරමාර්ථයට අනුරුපව, ප්‍රතිපදාව වෙනස් වෙනවා. එනිසා දහම

පුහුණු කරදී තමන්ට අනනා ක්‍රමය හරියට හඳුනා නොගෙන පවත්වන්නට ගියෙන්, එයින්ම නිවන් මග ඇතිරෙනවා පමණක් නොවයි මෙලොව ජ්‍යෙෂ්ඨයෙන් අරුණු මතුවෙනවා.

හිතුවක්කාර බව දහම නොවයි

සමහර වෙළාවට අපි දකිනවා විවාහ ජ්‍යෙෂ්ඨ ගතකරන අය හිසුන් වහන්සේලා දිහා බලලා ‘ස්වාමීන් වහන්සේලා ආරය බුහ්මවරයාව ආරසා කරන නිසය ඉක්මනින් නිවන් දකින්න පුළුවන් වෙන්නේ. මමත් අද ඉදාලා බුහ්මවාරී වෙනවා’ කියලා බිජිදගේ හෝ සැමියගේ අනුමැතියකින් තොරව තමන්ගේ තනි මතයට හිතුවක්කාර නිගමනයකට එනවා. ඒ තැනැත්තා කළුපනා කරනවා ‘දැන් මම බුහ්මවාරී දිලයක් ආරසා කරනවා, මේ ජ්‍යෙෂ්ඨයේදීම සෝචාන් වෙන්න’ කියලා. එහෙම හිතාගෙන හිටියට ඒ ප්‍රතිපත්ති ක්‍රමය නිසා අනෙකාට මොකද වෙන්නේ? ඒ තැනැත්තා හෝ තැනැත්ති පර අමුවන්, පර පුරුෂයන් සොයා යන්නට, විකෘති කාමයට දුරාවාරයට තැහුරු වෙන්නට නිවස තුළින්ම මගක් සකසලා දුන්නා වෙනවා. එයම සමාජ සාරධරීම දෙදරා යන්නට, අනාථ දරුවන් බිජි වෙන්නට, සමාජරෝග පැතිරෙන්නට හේතුවක් වියහැකියි. මේ මහා අනර්ථයට මූලික වූණේ, අර බුහ්මවරයාවයි කියලා හිතාගෙන හිතුවක්කාර විදිහට ගත්ත තීරණය.

මෙකෙන් අදහස් කරන්නේ ගිහියෙකුට බුහ්මවාරී වෙන්න බැහැ කියන එක නොවයි. ගිහියෙකුට බුහ්මවාරී වෙන්නට ක්‍රම නියෙනවා. එක්කෝ විවාහ නොවී ඉන්නට ඕනෑ. දැනට තමන් විවාහ වෙළා නම් දෙදෙනා සමඟිව සූහදිලිව සාකච්ඡා කරන්න ඕනෑ දෙදෙනාම බුහ්මවාරීව ජ්‍යෙෂ්ඨ වෙන්න සූදානම්ද කියලා. අර හඳාකාපිලානි සහ පිළ්පලී මානවක වගේ. දෙමාපියන්ගේ ඕනකමට දෙදෙනා විවාහ ගිවිසගත් නමුත් පිළ්පලී මානවකයා තීරණය කළා මට විවාහ ජ්‍යෙෂ්ඨයක් ගතකරන්නට ඕන තැහැ. හඳාකාපිලානිත් කියනවා මටත් ඕන තැහැ. නමුත් ඕන තැහැ කියන්නේ අනිත් කෙනා කියන නිසාද ඇත්තම දෙදෙනාම එහෙම අවශ්‍යතාවක් තැනිද කියලා තීරණය කරන්න දෙදෙනා උපායක් යෙදුවා. නින්දට යනකෙට සමන් පිවිව මල්දම දෙකක් ගොත්ලා දෙදෙනා අතරින් එලා තබනවා. සිහිනෙන් හෝ කාම සංක්ලේෂනාවක් මත වෙළා තමන්ගේ සීමාව අතිතමණය කළුන් ඒ තැනැත්තා සිටින පැත්තෙන් මල් දම තැලෙනවා. එහෙමනම් උදේශ තීරණය කරන්න පුළුවන් අවංකවමද

මේ බුහ්මවාරී වෙන්නට කැමැත්ත පල කලේ කියලා. මෙසේ මවුන් තමතමන්ව අධ්‍යයනය කරලා පරිසා කරලා හරියට හඳුනා ගත්තා දෙදෙනා තුළම පිවිතුරු සංක්ලේෂනා තියෙන බව. දෙදෙනාටම බුහ්මවරයාව ආරසා කරන්න අවශ්‍යතාව සහ හැකියාව තියන බව තේරුම් අරගෙන ඒ අය දිවිහිමියෙන් බුහ්මවාරී වූණා. එහෙම නැතිනම්, තමන්ට බුහ්මවාරී වෙන්න ඕන තම් අනෙකාට තමන් කැමති විදිහට විවාහ ජ්‍යෙෂ්ඨයක් ගතකරන්න අවසර දෙන්න ඕන. එහෙමත් නැතිනම් අනෙකාගේ අවසරය ඇතිව තමන්ට ගිහිගෙයින් නික්ම්ලා මහා වෙන්න පුළුවන්. ඒ කිසිවක් නැතිව විවාහ ජ්‍යෙෂ්ඨයක් ගතකරන බව ලේඛකයට පෙන්වා සිමින්, නමුත් ඔවුනාවුන් අතර එඛ පැහැදිලි සම්මුතියකින් තොරව තමන් එවැනි හිතුවක්කාර තීරණයකට පැමිණෙනවා නම් එය ගිහි ජ්‍යෙෂ්ඨය තුළ විකෘතියක්.

පැවිද්දාට ආරය බුහ්මවරයාව නිවන් දකින්නට උපකාර වන ප්‍රතිපත්ති ක්‍රමයක් වූණාට විවාහක ගිහියා එසේ තනි තීරණයකට එලැඹුණාත් එය ධර්මානුදරුම ප්‍රතිපත්තියක් වෙන්නේ තැහැ. මේ උදාහරණ කිහිපය මූලික වෙළයෙන් සිහිපත් කලේ අන්හැරීම පුහුණු කරදී ඔන්න යය වගේ පෙලැවිලි අපට සමාජය තුළ පෙනෙන්නට තිබෙන නිසයි. අන්හරිනවා කියලා කිවිවම අර පවත්වන්නට ඕන දේවල් තමයි ක්ප්පාදු කරගෙන ක්ප්පාදු කරගෙන යන්නේ. බිරිදී, සැමියා, දරුවා, ගේදාර, ඉඩකඩ්ම්, යානවාහන, රැකිරසා, ව්‍යාපාර, රට, ජාතිය, ගාසනය දන්දීම, පින්කම් කිරීම, මේවා තමයි අන්හැරගෙන අන්හැරගෙන යන්නේ. නමුත් සැබැවීන්ම අන්හැරයුතු කෙලෙස් ධර්ම මනසේ දේරේ ගලනවා.

කෙලෙස් නැයීම හා විලෙස පෙනී සිටීම

එදා සෝචාන් වූණා අය පවා විවාහ ජ්‍යෙෂ්ඨයට ඇතුළත් වූණා, දරුවන් ලැබුවා, ලේඛකය පැවැත්වූවා. අද සමාජයේ සෝචාන් වෙන්නට සූදානම් වෙනකාටම අර සියලු ලේඛක සබඳතා බැහැර කළ යුතුයි කියලා හිතනවා. ඇත්තම ඒ දේවල් බැහැර කරන්නේ ඒවායේ නිසරු බව දැනගෙනන්ද? එහෙම තැනිනම් තමන් දේවල් අන්හරින කෙනෙක් බව ලේඛකට පෙන්වන්නද? එහෙමත් නැතිනම් අනවබෝධය නිසා කාරණය පටලවාගෙනන්ද? ඇත්තටම නිසරු බව තේරුම් අරගෙන අන්හරිනවා නම් එය විශිෂ්ටයි. එහෙම කරන්න බැරිනම් තමන් සියලුල අන්හරින කෙනකු වගේ ලේඛකය

ඉදිරියේ පෙනී සිටින්න ඕන නැ. තමන්ගේ ගක්ති ප්‍රමාණයෙන් මත මුහුණු කිරීමයි අවශ්‍ය වෙන්නේ. නමුත් අද බොහෝ දෙනාට අවශ්‍ය වෙන්නේ කෙලෙස් දුරු කිරීමට වඩා තමන් එහෙම කරන කෙනකු බව අන් අයට අගවන්න. ඇතුළත කෙලෙස් දුරුකැලාට ලෝකට පෙනෙන්නේ නැහැ. අර බාහිර ලෝකයේ දේවල් කප්පාදු කළහම තමයි ලෝකට පෙනෙන්නේ බොහෝ දේවල් අත්හරින කෙනකු හැරියට. ඉතින් බොහෝ දෙනා තමන්ටත් තොදැනුවත්වම මේ වංචක ධර්මයට හසුවෙනවා.

තමන් බොහෝ දේ අත්හරින කෙනකු හැරියට ලෝකට පෙන්වන කුමය අනෙකක්, නිවන් දැකින කුමය අනෙකක්. වූදුරජාණන් වහන්සේ මේ දෙක පැහැදිලිව දෙකක් බව දේශනා කරනවා. අපට ලෝකයා ඉදිරියේ තමන්ගේ ප්‍රතිරූපය හදාගත්ත ඕන නම් එක වෙනම වැඩ පිළිවෙළක්. තමන් අවංකවම තමන්ගේ හිත දිභා බලමින් දුරුණ දුරුකාරනවා නම්, ගුණදහම් ව්‍යවනවා නම් එක වෙනම කාරණයක්. එක ලෝකට පෙනෙන්නේ නැති වෙන්න පුළුවන්. එකට කරන්න දෙයක් නැ. රහතන් වහන්සේ කුවුද පාරිග්‍රහණයා කුවුද කියලා අන් අයට හඳුනා ගන්නට බැරි වෙන්න පුළුවන්. නමුත් ඒ ගැන රහතන් වහන්සේලා කරදර වෙන්නේ නැහැ. අහන කෙනාට ප්‍රයෝගනයක් වෙනවා නම් හෝ වෙනත් අත්‍යාවශ්‍ය අවස්ථාවකදී හෝ තමන්ගේ අරහතවය රහතන් වහන්සේ විසින්ම අන් අයට ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් අදකාලේ රගපාන රහතන් වගේ, මම රහත් වෙලා මම බුදු වෙලා මම සේවාන් වෙලා කියමින් අන් අය ඉදිරියේ රගපාන්නට කෙලෙස් නැසු උතුමන් වහන්සේලා උත්සාහ කරන්නේ නැහැ. කුමක් නිසාද? නිවන් දැකිම තමන්ගේ පොදුගලික කාරණයක්. එක ලෝකයා දැන ගන්නවද නැතිද කියන කාරණය මත හෙවයි තමන්ගේ විමුක්තිය තීරණය වෙන්නේ.

තමන් ඉන්නේ කොතනෙදි?

ලෝකයාට නිසි මග පෙන්වන්නට ඕන නම්, ලෝකයාට යහපතක් වෙනවා නම් එතැනදී අවශ්‍ය පමණට කාරණා පැහැදිලි කරදෙන්නට ඉදිරිපත් වෙන්න ඕන. නමුත් මම මෙහෙම කෙනෙක්ය කියලා ලෝකට කියා ගන්න ඕන නම් එතැන තීයෙන්නේ සක්කාය දිවියිය සහ මමායනය. රහත්වීම කෙසේ වෙතත් සේවාන් වෙනවා කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගත්තොත් ඒ වගේ ප්‍රකාශනයක් කරන්න ඉඩක් නැහැ. අවංකවම

අත්හැරීම පුදුණ කරමින් නිවන් දකින්නට වැයම් කරන අය ගිහි පැවැති දෙපස්සයේම ඉන්නවා. ඒ අතර බොහෝ දෙනකු අර තල් අත්ත උඩිට බෙලි ගෙඩිය වැටිලා හාවා දුවනකාට තමනුත් ඒ පස්සෙන් දිවිවා වගේ අන් අය දුවන දුවන විදිහට දුවගෙන යනවා. තව පිරිසක් දුන දුනම ලෝකයා රවටමින් දනය බලය හෝ පිරිවර රස් කරගන්න රගපැමක් කරනවා. ඒ අතර තවත් පිරිසක් සැබැවින්ම අත්හා යුත්තේ මොනවාද පැවැත්විය යුත්තේ මොනවාද කියලා නිවැරදි වැටහිමක් නැතිකම නිසා පැවලැවී සිටිනවා. කවදත් ලෝකයේ විකෙන් වික දහම සැගැලී යනකාට එබදු තත්වයන් උද්ගත වෙනවා. ඒ නිසා අපි කළ යුත්තේ අනුන්ට වේද්නා කිරීම හෝ තිගුහ කිරීම තෙවෙයි, මම ඉන් කටර කොටසටද වැටෙන්නේ කියලා සෞයා ගැනීමයි. මමත් රගදක්වන කෙනෙක්ද? එහෙම නැතිනම් පටලවා ගත් කෙනෙක්ද? එහෙමත් නැතිනම් සැබැවම නිවන් මග අනුගමනය කරන කෙනෙක්ද? සැබැවම නිවන් මග අනුගමනය කරන කෙනකු නම්, ලෝකය ලෝකය හැරියට පැවතුණාවේ. තියන දේවල් තියන හැරියට තිබුණාවේ. එවා පිළිබඳව අවිද්‍යාවෙන් මුලාවෙන් ඇතිවෙන තෘප්තා උපාදානය දුරු කිරීමට වැයම් කිරීමයි කළයුත්තේ. එයයි සැබැ අත්හැරීම.

නමුත් නිවන් දැකිමේ සැබැ ඕනෑකමින්ම ක්‍රියා කරන කෙනකු වුණන් වක්ෂ්වක ධර්මවලට හසුවෙන්න පුළුවන්. එනිසා අපි මෙහිදී හඳුනාගත යුතුයි අත්හැරීම හෙවත් නිවැරදි නෙන්ම්ක්මුෂ සංකල්පනාව කුමක්ද, නිවැරදි නෙන්ම්ක්මුෂය වගේ පෙනී සිටිමින් අපේ සිත රවටන අනා මෙන්භාවයන් මොනවද කියලා. එබදු කරුණු කිහිපයකුදී අපි මෙහිදී විමසා බලන්නේ.

- නැතිකම හෝ බැරිකම වසාගන්නට දරන උත්සාහය අත්හැරීමක් (මෙන්ම්ක්මුෂයක්) වගේ තමන්ට හැගෙන්න පුළුවන්
- බිය නිසා දේවල් අතහැර දුම්ම සැබැ නෙන්ම්ක්මුෂයක් වගේ දැනෙන්න පුළුවන්.
- ද්වේගය හෝ තුරුස්නාබව නිසා දේවල් අතහැර දුම්ම සැබැ අත්හැරීමක් වගේ පෙනෙන්න පුළුවන්.

- එකම දේ නැවත නැවත දිගුකළක් භාක්තිවිදීම නිසා ඉන්දියන්ට යම් වෙහෙසක් දැනෙනවා, එතැනැදි දේවල බැහැර කිරීම සඳහා අත්හැරීමක් වගේ නැගෙන්න පුළුවන්.
- ලෝක සම්මතයට අනුව ගිහිගෙයින් පන්සලට, පන්සලන් ආරණ්‍යයට ආදිවශයෙන් නික්මයාම සඳහා නෙශ්චම්‍යයක් වගේ පෙනෙන්න පුළුවන්.

දානය සහ නෙශ්චම්‍යය

ඒ වගේම වර්තමානයේ දානයයි අත්හැරීමයි දෙකත් තරමක් පටලවාගෙන කියන බව පෙනෙනවා. වර්තමානයේ බොහෝ දෙනා දත්තීම අත්හැරීමක් හැටියට හඳුනා ගන්තට වැයම් කරනවා. නමුත් දානය කියන්නේ එක් පාරමිතාවක්, නෙශ්චම්‍යය වෙනත් පාරමිතාවක්. මේ දෙක දෙකක්. දත්තීම වෙනත් පරමාර්ථයකින් කෙරෙන්නේ. නෙශ්චම්‍යය තවත් පරමාර්ථයකින් කෙරෙන්නේ. නෙශ්චම්‍යය කියන්නේ අපි මූලින් සඳහන් කළ ආකාරයට නිසරු බව හඳුනාගෙන අත්හැරීමයි. දානය කියන්නේ තමන් සතු දේ අන් අයගේ යහපත පිණිස කැපකිරීමයි. අත්හරින්නට ඕනනම් අන් අය මත පවත්න ඕන නැහැ. ඒක කුණු ගොඩට වීසි කරන්න පුළුවන්. අන් අයට යමක් දියුණුත්තේ තමන්ට ඒක අත්හැරිගන්න ඕන නිසාවත් තමන්ට එකෙන් ගැලවෙන්න ඕන නිසාවත් නෙවයි, ඒ අයගේ යහපත පිණිසයි. මේ දෙක අපි පටලවා නොගතයුතුයි.

උදාහරණයක් හැටියට මග වටාපත මට එපානම් ඒක ඉවත දමන්න පුළුවන්. ‘අනේ මට මෙකෙන් ගැලවෙන්න ඕන ඒ නිසා ඔබ වහන්සේ තියාගන්න’ කියලා තව ස්වාමීන් වහන්සේ නමකට දෙනවා නම් ඒක මොනවිදිහෙ දානයක්ද? මම උන්වහන්සේට මග වටාපත දෙනවානම් දියුණුත්තේ මට එකෙන් ගැලවෙන්න නෙවයි උන්වහන්සේගේ පුළුවන්ය සලකාගෙනයි. වටාපත මටත් දැඩිසේ අවශ්‍ය වෙන්න පුළුවන්. මටත් මෙපමණය තියෙන්නේ. නමුත් අනිත් භාමුදුරුවන්ට වටාපතක් නැහැ. උණුසුම නිසා උන්වහන්සේ බොහෝම පිඩාවෙන් ඉන්නවා. මග වටාපත උන්වහන්සේට දුන්නොත් උන්වහන්සේට රිකක් පවත් සලාගෙන පහසුවක් ඇතිකර ගන්න පුළුවන්. ඒ නිසා මග අපහසුව මම විදගෙන හෝ උන්වහන්සේගේ යහපත සලකාගෙන එය දෙන්න පුළුවන්නම් අන්න ඒකටයි දානය, පරිත්‍යාගය කියලා කියන්නේ.

ඒ නිසා තමන්ට අවශ්‍ය නැතිනම් ඉවත දමන්න. අනුන්ට දියුණුත්තේ තමන්ට එපා නිසා නොවයි, මුවන්ගේ යහපත පිණිසයි. අපි හිතමු තමන් ඇදුපු ඇශ්‍රුමක් කියනවා කියලා. දැන් තමන්ට අදින්න බැං හිරයි. තමුත් මේක රික ද්වසයි තමන් ඇදාලා තියෙන්නේ. මේක තව කාටහරි පාවිච්ච කරන්න පුළුවන්. දැන් ඇශ්‍රුම් අල්මාරිය සුද්දකරගන්න කියන පදනමේ නම් ඒක තව කෙනකුට දෙන්නේ, එතන තියෙන්නේ සඳහා දානයක් නොවයි. ඒක තමන්ට අදින්න බැරි වුණත් තව කෙනකුට පුළුවන් ගතහැකි නිසා, සුදුසු කෙනකු සොයා බලා දෙන්න. ඒක උසස් දානයක්. නමුත් එතැනැදි මට එපා නිසා, මට ගැලවෙන්න ඕන නිසා, මට අතහැරගන්න ඕන නිසා දෙනවා නොවයි. තවකෙනකුට පුළුවන්තනවත් නිසා, තවකෙනකුට යහපතක් වෙන නිසා දෙනවා. එතැනයි පරිත්‍යාගයිලි හැරීම තියෙන්නේ. ඒක උසස් මනුෂ්‍ය ධර්මයක්.

නෙශ්චම්‍යය කියන්නේ නිසරු බව දැකළා අත්හැරීම. දානය කියන්නේ අනුන්ගේ යහපත උදෙසා තමන් සතු දේ පරිත්‍යාග කිරීම. පුජාව කියන්නේ ගුණයත් පුළුවන්තනයත් දෙකම සලකාගෙන යමක් පරිත්‍යාග කිරීම. දහට ජ්වලානව නැති බුදුරජාණන් වහන්සේ හෝ රහතන් වහන්සේලා උදෙසා යම් පුජාවක් කරන්නේ උන්වහන්සේලාගේ ගුණ සිහි කරන්නයි. ඒක උන්වහන්සේලාගේ ගුණයට කරන උපහාර පුජාවක්. මොවා බාහිරින් එකටගේ පෙනුණට මනේහාවයන්ගේ වෙනස හඳුනාගෙන ක්‍රියා කළ යුතුයි. එවිටයි ඒ ඒ ක්‍රියාවන් ඒ ඒ ගුණය මතුවෙන්නේ.

ඒ වගේම දානය කියන්නේ කැම දෙනවා කියන එක පමණක් නෙවයි. ආහාර හෝ ඇශ්‍රුම් හෝ මේලමුදල් හෝ ඕනම දෙයක් දිය හැකියි. සඳහාවින්ම දෙන්නේ මොනවද කියන එක තිරණය කළයුත්තේ ලබන තැනැත්තාගේ අවශ්‍යතාව අනුවයි. කැම ඕන වෙලාවට බෙහෙත් දිලා වැඩිකුත් නැ, බෙහෙත් ඕන වෙලාවට කැම දිලා වැඩිකුත් නැ. දානයයින් යම් අත්හැරීමක් සිදුවෙනවා. නමුත් එහි මූලික පරමාර්ථය වෙන්නේ අන් අයගේ යහපත සලකාගෙන ක්‍රියා කිරීමයි. ඒ නිවැරදි පරමාර්ථය හඳුනා ගන්න පුළුවන්නම් තමයි දානය නිසා නියම සද්ධාවය, මනුෂ්‍ය ධර්ම අපතුල අවදි වෙන්නේ. එහෙම නොවුමෙනාත් කොතෙක් දන් දුන්නත්, අනුන් ගැන හිතලා වැඩිකරන්න පුරුදු වෙන්නේ නැ. ඒක බොහෝම සියුම් කාරණයක්.

නිවන් දැකීමට දෑනීම

දැන් සමහර වෙළාවට දායක පිරිස දානය සකස් කරගෙන බොහෝම දුරබැජුර ඉදලා එනවා. වෙහෙස මහන්සිවෙලා සකසගෙන ආ දානය බෙදනකාට හාමුදුරුවන්ට ඒවා අපරිශ නිසා හෝ වෙනත් හේතුවක් නිසා හෝ අත වහලා ප්‍රතිසේෂප කරනවා. එතකාට සමහර මව්වරු කියන්නේ ‘අනේ ස්වාමීන් වහන්ස අපටත් නිවන් දැකීන්න, අපටත් එන් සිදුකරගන්න රිකක්හරි වළඳන්න. මේ රයක් එලිවෙනකම් මහන්සිවෙලා හදාගෙන ආවේ. අනේ ‘රිකක්හරි වළඳන්න.’ දැන් උන්වහන්සේ අපරිශ දේ වළඳලා අසනීප වූණාට කමක් නැහැ, මට නිවන් දැකීන්න මගේ දානෙ රික වළඳන්ත සින. නිවනේ නාමයෙන් මිනිසුන් ඒ තරම්ම පවු ආකල්ප ඇතිකර ගන්නේ ඇයි? දානයේ ‘නිවැරදි පරමාර්ථය මතුකර ගන්න බැරිකම නිසා. හාමුදුරුවන්ට දානයක් දෙනවා නම් දියුණුත්තේ මම නිදිවරාගෙන හදුනු නිසාවත් මට නිවන් දැක ගන්න සින නිසාවත් තෙවෙයි, උන්වහන්සේගේ කුසගිනි නිවීමට. උන් වහන්සේට ගුණාඨම් වඩන්න උද්ධි කිරීමට.

මා පමණක් නොවෙයි අන් අයත් සුවෙන් සිටිය යුතුයි, ඒ නිසා මගේ ගක්ති ප්‍රමාණයෙන් අන් අය සුව්පත් කරන්න, අන් අයට යහපත කරන්න මා කැප විය යුතුයි කියන මේ ආකල්පයයි පරිත්‍යාගයේ සැබැං මතෙන්හාවය විය යුත්තේ. අද සමාජයේ බොහෝවිට එබදු උසස් පරමාර්ථ රිකෙන් රික වියැකෙමින් යනවා. එතකාට නිවන් දැකීන්න සිතීම උසස් පරමාර්ථයක් තෙවෙයිද කියලා කෙනකු සිතන්න පුළුවන්. නිවන් දැකීමට සිතීම උසස්ම පරමාර්ථයක්, එහි තරකයක් නැ. නමුත් ඒ පරමාර්ථය ඉටු වෙන්න නම් සිතුවිල්ල පමණක් ප්‍රමාණවත් නැහැ, අවශ්‍ය ගුණ මතුකර ගන්නත් සින. නිවන කියන ලේඛලය අලවපු පමණට නුවණීන් තොරව කරන ක්‍රියා නිවනට හේතු වෙන්නේ නැහැ.

අපවත් වී වදාල මධ්‍යීහෙන් පක්ෂ්‍යාසීහ මහ නායක හාමුදුරුවා දානයේ සැබැං අරුත මතු කරන්න නොද වැඩි පිළිවෙළක් සකස් කරලා තිබුණා. ‘ඇත්මසුබවිහරණ පරිත්‍යාග අරමුදල.’ ඒ අරමුදලට යොදවන්නේ අතිරික්ත මුදල තෙවෙයි. එක වෙළක් හරි තමන් තොකා ඉදලා, ඒ සඳහා වැය වෙන මුදල මේ අරමුදලට යොදවන්නයි උන්වහන්සේ උපදෙස් දිලා තියෙන්නේ. ඇයි ඒ? දානයේ සැබැං පරමාර්ථය හෙවත් ‘අනුන්ගේ යහපත වෙනුවෙන්

කැපවීම’ උගන්වන්න. ඒ සඳහා ධනය හෝ හොතික සම්පත් කැප කරන්න පුළුවන්නම් එය දාන පාරමිතාවයි. අංගුෂ්‍යයාග කැපකරන්න පුළුවන්නම් දානපරමත්ප පාරමිතාවයි. ඒ ඒ තරමට දානය උසස් වෙනවා. දානපරමත්ප පාරමිතාව සමුප්‍රරුණ වෙන්න තමන්ගේ ජ්විතය විනාශ වියයුතුමයි කියන එක තෙවෙයි ඒකෙන් අදහස් කරන්නේ. අන් අයගේ යහපත පිණිස ජ්විත පරිත්‍යාගයෙන් කැපවීමයි.

නිවනේ නාමයෙන් අනුන් නොතකාභර්ම

ඉතින් මේ ආකල්පය සංවර්ධනය කරගන්නට නම් ‘මට තියනකාට දෙනවා, මට වැඩි නිසා දෙනවා, මට එපා නිසා දෙනවා, මට එං සිදුකරගන්න දෙනවා’ කියන තැනින් ඔබිබට යායුතුයි. මට යමක් සින වූණත් ඒ මගේ අවශ්‍යතාව යටකරගෙන අන් අයගේ යහපත වෙනුවෙන් කැප වෙන්න මට පුළුවන්ද, එවිටයි සැබැං මානව ධර්ම අවදි වෙන්නේ. ඒ නිසයි දානය සියලු යහුණුවල මුලටම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ සැබැං මනුෂ්‍ය ආකල්පය සංවර්ධනය වූණාත් පමණයි අප අතර පොදුහැරීම, සමගිසම්පත්න හාවය, කරුණා මෙමතිය ඇති කරගෙන, රටක් හැටියට ජාතියක් හැටියට සමාජයක් හැටියට නැගී සිතීන්න පුළුවන් වෙන්නේ. මේ ආකල්ප දුරුවෙන දුරුවෙන තරමට නිවන නැගීමි ඉලක්කය ඇත්තට ඇත්තට යනවා. අද බොහෝදෙනා බෑරිද ගැනත් නොතකා, සැමියා ගැනත් නොතකා, දිරුවා ගැනත් නොතකා, අම්මා තාත්තා ගැනත් නොතකා, රට ජාතිය ගැනත් නොතකා, ගාසනය ගැනත් නොතකා, මම නිවන් දැක ගත්තොත් ඇති කියන ආකල්පයෙන් ක්‍රියා කරන බව පෙනෙනවා. ඒ සැබැං නිවන් මගද කියලා විමසා බැලිය යුතුයි. ඒ ක්‍රිඩ්න් සක්කාය දිවියිය නම් වැඩෙන්නේ, ආත්ම තෘප්ත්‍යාව තුළ නම් ගිලෙන්නේ එයින් නිවන් මග ඇතිරෙනවා.

එක් දිනක ස්වාමීන් වහන්සේ නමක් සමග සාකච්ඡා කරනකාට උන්වහන්සේ පැවසුවා, පුළුවන් තරම් ඉක්මනින් නිවන් දැක ගත්තටයි මම නම් බලාපොරොත්තු වෙන්නේ කියලා. මම කිවිවා මග අදහස් ඒක තමයි, නමුත් කෙලෙස් නැසුවාට පසුවත් සමහර රහතන් වහන්සේලාගේ වාසනා ගුණ හැටියට ප්‍රං්ඩ් ප්‍රං්ඩ් දුබලකම් ඉතිරිවෙලා තියෙනවා. ඒ කියන්නේ අර එක හාමුදුරුනමක් ආත්ම ගණනක ඇවිභැං නිසා වක්කබෙන්

පැන්නේ. උන්වහන්සේට ඒකෙන් අනර්ථයක් නෑ. නමුත් අනෙක් මිනිස්පු හිත් නරක් කර ගන්නවා. පිළින්දීව්විණ හාමුදුරුවෙන් දෙවියන්ට ප්‍රිය හිස්සුන් අතර අගුඩී. නමුත් කතා කරන්නේ 'වසලයා මෙහෙට වරෙන්' ආදිවශයෙන්. උන්වහන්සේට එයින් හානියක් නෑ කෙලෙස් නසලා නිසා. උන්වහන්සේ තරහ සිතින් කතා කරනවි නොවේයි. නමුත් අනෙක් මිනිස්පු රහතන් වහන්සේ ගැන හිත නරක් කරගෙන පවි සිදුකර ගන්නවා. ඒ නිසා මම සිහිපත් කළා ඉක්මනින් නිවන් දකින එක හොඳයි, නමුත් මට හිතෙනවා නිවන් දකින්න කළින් අර අනින් අය පවි සිද්ධ කරගන්න විදිහේ දුර්වල ඇබේඛී අප ලූ තියෙනවා නම්, එවත් අඩුකරගෙන නිවන් දැකීම හොඳයි කියලා. ඒ මොකද අර්හත් මාරුග යුතානය ඉපද්‍රවීමෙන් පසුව නැවත ගුණ වැඩිමක් නැහැ. ඒ නිසා අනින් අය වරදවා වටහා ගන්න විදිහේ ප්‍රංචි ප්‍රංචි දුබලකම් හඳුගෙනම නිවන් දැකීම වඩා හොඳයි කියලා මම කිවිවා. එවිට උන්වහන්සේ කියෙනවා 'හා හා එහෙම හිතන්න එපා ලක්ෂයක් අපාගත වුණත් කමක් නෑ අපට නිවන් දකින්න පුළුවන්නම්' කියලා. ඉතින් ඒකද නිවන්මග? ඒකද ගාසනය? ඒකද ධර්මානුධර්ම ප්‍රතිපදාව?

නිවන ගැන මේ තරම්ම පටු විදිහට සිතන්න පෙළඹිලා තියෙන්නේ ඇයි? අර දන් දීමේ ඉදුලම මූලික මනුෂ්‍යධර්ම ගිලිහිලා. ඒ නිසා අපි පරිස්සම්න් තෝරා ගන්න ඕන අත්හැරීම වෙනම කාරණයක්, දන්දීම තවත් කාරණයක්. කෙනකුට මේ ගුණ දෙකම අවශ්‍යනම් එකට ප්‍රහුණු කරන්නත් පුළුවන්. තුවණ තියන තරමට එකම කාරණයක් තුළින් අපට ධර්ම කාරණා කිහිපයක් ප්‍රහුණු කරන්න පුළුවන්. නමුත් පටලවා ගන්නේ නැතිව දන්දීමේ පරමාර්ථය හා අත්හැරීමේ පරමාර්ථය අතර වෙනස තෝරුම් ගන්න ඕන. අත්හැරීම ගැන කථාකරදී මූලින්ම මේ පටලැවීල්ල ලිභාගත යුතු නිසයි මේ කාරණය දීර්ස වශයෙන් සාකච්ඡා කළේ.

නැතිකම තේ බැරකම නිසා අත්හැරීම

ර්ලගට අපි විමසා බැලිය යුතුයි අත්හැරීම වගේ පෙනෙන වක්‍රීවක ධර්ම මොනවද කියලා. එහිදී පලමු කාරණය ලෙස අපි සිහිපත් කළේ, නැතිකම හෝ බැරිකම වසාගතන්න දරන උන්සාහය අත්හැරීමක් වගේ පෙනෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මිනිස්පුන්ට එබදු අවස්ථාවලින් මුදවා ගන්න උපතුම්ලිව කිය කළා.

බුදුරජාණන් වහන්සේ වැඩසිටි සමයේ කොසල රාජ්‍යයේ බන්දුල සෙන්පතියගේ බිරිද මල්ලිකා දේවිය පිළිබඳව ඔබ අහලා ඇතිනේ. ඇය සෙවාන් එලලාහි කාන්තාවක්. විවාහ වෙලා කාලයක් යනැතුරු ඇයට දරුවන් ලැබුනේ නැහැ. බන්දුල සෙන්පතියා යෝජනා කරනවා මට මගේ පරම්පරාව පවත්වන්න දරු සම්පතක් අවශ්‍යයි. ඔබෙන් මට දරුවකු ලැබෙන්නේ නැතිනම් මට තව බිරිදික් කැන්දන එන්න වෙනවා කියලා. ගැටුමක් නිසාවත් තරහක් නිසාවත් නොවේයි, පරම්පරාව පවත්වන්නට දරුවකු අවශ්‍ය නිසයි එහෙම යෝජනා කළේ. එහිදී බන්දුලමල්ලිකාව කළේපනා කරනවා තවත් කාන්තාවක් මේ නිවසට කැන්දා ගෙන එනවා නම් මම මෙතැන ඉන්න එක් තෝරුමක් නැහැනේ. ඒ නිසා මම මුව්පයන්ගේ ගෙදරට යනවා. ගිහින් මුව්පයන් සමග ගුණදහම වඩාගෙන ඉන්න පුළුවන් කියලා කළේපනා කරලා තමන්ගේ ආම්පන්න ටිකත් එකතු කරගෙන බන්දුල සෙන්පතියාගෙන් සමුළුගෙන නික්මෙන්නට සූදානම් වෙදිදී ඇයට සිහිපත් වෙනවා බුදුරජාණන් වහන්සේව. උන්වහන්සේත් බැහැදුකළා වන්දනා කරලා යන්න ඕන කියලා ගේත්වනාරාමයට ගියා.

යමක් විමසීමෙන් යහපතක් කළහැකිනම් අදාළ ප්‍රද්ගලයා ඒ ගැන නොකිවත් බුදුරජාණන් වහන්සේම ඒ ගැන ප්‍රශ්න කරනවා. උන්වහන්සේ විමසනවා 'මල්ලිකාවෙත් කොහි යනගමන්ද මේ?' 'ස්වාමීන් මම මුව්පයන්ගේ ගෙදරට යනවා.' ඇයි මේ හදිස්සියෙම මුව්පයන්ගේ ගෙදරට යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ විමසුවා. දැන් බන්දුලමල්ලිකාවට ඇත්ත සිද්ධිය කියන්නේ නැතුව සගවන්න බැහැ. රේ පසුව සිද්ධිය කිවිවා, 'මට දරුවා නැති නිසා බන්දුල සෙන්පතියා තව විවාහයක් කර ගන්න යනවා, ඒ නිසා මම මුව්පයන්ගේ ගෙදරට යන්න නොවේයි, දරුසම්පත් ලබාගෙන සැමියා සමග සෙනෙහසින් ජ්වත් වෙන්නයි ඇයගේ රැවිකත්වය. නමුත් තමන්ට දරුවා නැතිකම නිසා වෙන ගතයුතු පියවරක් නැහැ. ඒ නිසයි මේ තිරණය අරගෙන යන්න සූදානම් වෙන්නේ. එහෙම නැතිව විවාහය එපා කියලා අත්හැර දාලා යන ගමනක් නොවේයි. බුදුරජාණන් වහන්සේ දකිනවා සැබේන්ම ඇයට දරුවන් හැරියට ප්‍රාර්ථනා කරගෙන එන බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් ඒ අය තාම දෙවිලොව. තව කෙටි කාලයක් ආයු තියනවා ඒ අයට. ඒ ආයු කාලය ඉවර වුණාම

එහෙන් වුත්වෙලා මෙහේ දරුවන් හැටියට උපදින්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘මල්ලිකාවති, ඔබට දරුවන් තැකිකම නිසානම් මේ ගැටළුව, එය තවදුරටත් ගැටළුවක් කරගන්න එපා. ඔබට දරුසම්පත් හිමියි. ප්‍රමාදයක් පමණයි තියෙන්නේ. ඒ නිසා ඔබ මවිපියන්ගේ ගෙදරට යා යුතු තැහැ ආපසු සැමියාගේ තිවසට යාහැකිසි’ කියලා.

දැන් අදකාලේ නම් කියන්නේ ‘මහත්තයගෙන් වෙන් වුණු එක බොහෝම භොඳයි, ඔබ සේවාන් වෙලානෙ ඉන්නෙන්, දැන් ඉතින් ගෙදර ගිහින් ඉක්මනට රහත් වෙන්න හාවනා කරන්න. තැතිනම් මහණ වෙන්න.’ එහෙමතෙන අදනම් යෝජනා කරන්නේ. නමුත් බුද්ධාමුදුරුවා ඇයට ආපසු අර කාම බන්ධනයටම පිටත් කර හැරියා වගයි අපට බැඳු බැල්මට පෙනෙන්නේ. දැන් බන්දුලමල්ලිකාව ආපසු ගියාම බන්දුල සෙන්පතියා අභනවා මොකද ගිය පයින්ම ආපසු ආවෙ කියලා. රට පස්සේ කිවිවා බුද්ධාමුදුරුවා මූණුගැසුණා මෙහෙම උපදේශයක් දුන්නා කියලා. බන්දුල සෙන්පතියත් රෙරුවන් සරණ ගිය කෙනෙක්. බුද්ධාමුදුරුවා එහෙම දේශනා කළා නම් වෙනත් විවාහයකට යාම අවශ්‍ය තැහැ කියලා පෙර සේම ඔවුන් සමගිට ජ්‍යෙන් වුණා. කළක් යදී බන්දුලමල්ලිකාවගේ කුස දරුගැබක් හටගත්තා. ඇය පිරිමි දරුවාම දෙදෙනකු බිහිකලා. තවත් කාලයකදී තවත් දරුගැබක් හටගත්තා. තවත් පිරිමි දරුවා දෙන්නෙක්. මේ විදිහට දහසය වතාවකට පිරිමි දරුවාම තිස්සේදෙනකු ඇය බිහි කළා.

මේ දරුවා ලොකු මහත් වෙනකාට භොඳ දේර විර ගක්ති සම්පන්න දරුවා. තාත්තා සෙන්පතියා නිසා දරුවා තිස් දෙදෙනම හමුදාවට බැඳුණා. දැන් හමුදාවේ සෙන්පතියා තාත්තා. හමුදා සෙබල් තිස්සේදෙනකුම එකම පවුලේ දරුවා. තිස් තුන් දෙනකුම එක පවුලේ නිසා අනිත් අය රෝජ්‍යාවෙන් රුපුට කේලමි කිවිවා. බන්දුල සෙන්පතියා සහ දරුවන් එකතුවෙලා යුද හමුදාවේ අන් අයගෙත් සහාය අරගෙන රාජ්‍යය පැහැර ගන්නට සැලසුම් කරනවා, කුමක් හෝ රට කළින් කළයුතුයි කියලා ඔවුන් රජ්‍යමාට බොරු කිවිවා. කොසොල් රජ්‍යමා බියපත් වෙලා උපකුමයිලිව බන්දුල සෙන්පතියයි දරුවා තිස් දෙදෙනයි එකතැනු සාතනය කළා.

මේ පැණිවිඩය සේවකයකු ගිහින් බන්දුලමල්ලිකාවට කියනකාට එතුමිය මහා සංසරත්තයට දන් බෙදුම්නුයි

හිටියෙ. පැණිවිඩය දැනගත් පසුවත් කිසිවක් නොවුණා සේ ආපසු දානෙ බෙදනවා. සැරියුත් හාමුදුරුවා මේ කාරණය දැක්කා. උන්වහන්සේට ඕන වුණා මේ කාරණය ප්‍රකට කරන්න. ඇයි ඒ? මේ සාමාන්‍ය කාන්තාවක් නොවෙයි. සැමියා සහ තමන්ගේ දරුවා තිස් දෙදෙනා එකතැනු සාතනය කරලා. අම්මා කෙනෙක් හැටියට බිරිඳික් හැටියට නොසැලී කොහොමද එය දරා ගන්නේ. කොපමණ ගෙරුයවන්ත යෙනවත්ත කාන්තාවක්ද. සුළු වෙලාවක් ගත වෙදී සේවිකාවක් අතින් හාජනයක් බිමවැටුණා. බන්දුලමල්ලිකාව ඒ සද්ධේට ආපසු හැරිලා බැඳුවා. එවිට සැරියුත් හාමුදුරුවා සිහිපත් කරනවා මල්ලිකාවෙනි, බිඳෙන දේවල් බිඳෙනවා, ඒ ගැන කළබල වෙන්න දෙයක් තැහැ කියලා. එතකාට බන්දුලමල්ලිකාව කියනවා ‘ස්වමින් වහන්ස ඔය හාජනය මොකක්ද? මගේ සැමියයි දරුවා තිස්සේන්නයි එකතැනු සාතනය කරලා. එයිනුත් නොසැලුණු මම මේ හාජනයක් බිඳුණයි කියලා කළබල වෙන්නේ කුමකටද?’

හඳුනා නොගත් ගක්තිය යට්පත් වියහැකියි

අර එදා ඇය නික්ම ගියේ තැතිකම නිසා බැරිකම නිසා. නමුත් මෙතැනදී ඇය නොසැලී සිටියෙ නිසි අවබෝධයෙන්. එහෙම නම් එදා ඇයට ඒ ගක්තිය තිබුණෙ තැතිද කියලා කෙනකු සිතන්න පුළුවන්. ගක්තිය තිබුණෙන් එය මත කරගත්තේ තැතිනම් දුර්වල මත්ස්හාවයන්ගෙන් සිත දුබල වෙන්න පුළුවන්. මහධන සිටුපුතුයාට වගේ. ඔහුට රහත් වෙන්න තරම් ගක්තිය තිබුණා, නමුත් අවදී කරගත්තේ තැහැ. අපි අපේ දුබලකම් හඳුනා නොගත්තා තෙක් එවා අවදී කරන්නත් බැහැ. මනස පිළිබඳව එබදු තිවරදී වැටහිමක් ඇතිකරගන්න නම් අපි අපේ මත්ස්හාවයන් ප්‍රවේශමෙන් විමසා බැලිය යුතුයි. එනිසා අත්හැරීම යනු තැතිකම නිසා බැරිකම නිසා ඔහු සැගවාගෙන මග හැරලා යාමවත්, තැතිබවම භොඳයි එකත් පහසුයිනේ කියලා සිත රවවා ගැනීමවත් නොවෙයි. එහෙම හිතා ගත්තට ඒක නොෂ්කම්ය වෙන්නේ තැහැ ලෝකය ලොකය හැටියට පවත්වමින් හේතු ප්‍රත්‍යායන්ගෙන් හටගත් දේ හේතුන්ගේ අභාවයෙන් අභාවයට යනවාය යන මේ පරිව්වසමුළුපත්තන ධර්මතාවය තුවෙන් දකින්නට බුදුරජාණන් වහන්සේ ඇයට අවස්ථාවක් සලසා දුන්නා.

එලෙසට ලොකයේ අස්ථිර බව නිසරු බව මනසට තහවුරු වෙන තරමට සැබැවින්ම ලොකය අත්හරින්නට ප්‍රාථමික වෙන්නේ.

ඒ නිසා අපි අත්හරින්නට වැයම් කළයුත්තේ තැතිකම නිසා, බැරිකම නිසා හෝ නොහැකියාව නිසා නෙවෙයි. ඒවා තිබූණත්, හැකි වුණත්, කැමති වුණත්, මට ඕන විදිහට සියල්ල ලැබූණත් ඒ සියල්ල හේතු ප්‍රත්‍යාග්‍යන්ගෙන් හටගත් බව හා ඒවායෙහි අනිත්‍යව දුක්ඛව අනාත්මබව තුවණීන් වටහාගෙනයි අත්හළ යුත්තේ. එය ප්‍රත්‍යාග්‍ය කර ගැනීමයි මාරුගැල ලබන්නට අවශ්‍ය වෙන්නේ. සෝච්චන් මාරුගැනුයෙදී වඩාත්ම ප්‍රකට වෙන්නේ හේතුව්ල ධර්මතාව. ඒ නිසයි සක්කායදිවිධිය දුරු වෙන්නේ.

සක්කායදිවිධිය කියන්නේ මේ පස්ද්වස්කන්ධය සත්වයෙක්ය පුද්ගලයෙක්ය ආත්මයක්ය යන හැඟීම. නමුත් මෙතැන තියෙන්නේ හේතු ප්‍රත්‍යාග්‍යන්ගෙන් ක්‍රියාත්මක වන නාම රුප සමූහයක් විතරයි. රෝබෝ කියන්නේ යන්ත්‍රයක්. නමුත් අපි කතා කරන්නේ රෝබෝ කෙනෙක් කියලා. ඇයි ඒ? ඒක යන්ත්‍රයක් වුණාට පුද්ගලයෙකු වගේ ක්‍රියාත්මක වෙනකාට ඒ යන්ත්‍රයටත් අපි පුද්ගල සංයුත් ආරෝපනය කරනවා. ඉතින් රටත් වඩා සංවේදීව සූක්ෂම විදිහට මේ සිත සහ කය ක්‍රියාත්මක වෙනකාට පුද්ගලයෙක් කියන හැඟීම තහවුරු වෙනවා. ඒකට තමයි සක්කායදිවිධිය කියන්නේ. යම් කෙනකුට මේ පස්ද්වස්කන්ධයේ නාමරුප ධර්ම හේතු එල වශයෙන් අනෙක්නාව ක්‍රියාත්මක වෙනවා විනා මෙතැන සත්වයෙක් හෝ පුද්ගලයෙක් තැති බව හරියටම ප්‍රත්‍යාග්‍ය වුණාත් සක්කායදිවිධිය දුරු වෙනවා. ඒ තැනැත්තා සෝච්චන් එලයට පත්වුණා කියලා හඳුන්වනවා. සෝච්චන් වුණු පුද්ගලයා ඉදිරි මාරුගැල ලැබීම සඳහා නැවත තැවත සංස්කාර ධර්මයන් ත්‍රිලක්ෂණ වශයෙන් මෙනෙහි කළයුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

සෝච්චන් මාරුගැනුයෙන් හේතුව්ල ධර්මය ප්‍රත්‍යාග්‍ය කළාට සෝච්චන් වුණු කෙනාටත් තවම ඇඟිම ගැටීම තියනවා. ඒ නිසානෙ විකාකාව තමන්ගේ මිණිබිරිය මියගිය අවස්ථාව ගෙෂ්කයට පත්වුණේ. නමුත් බන්දුලමල්ලිකාවට තමන්ගේ සැමියා සහ දුරුවා තිස්දෙදෙනම එකවර අහිමි වෙලත් එය දරාගන්න හැකි වුණේ, ලොකය ඇසුරු කරමින්ම එහි නිසරු බව අවබෝධ කරගෙන අත්හරින්නට ඇයගේ මනස ප්‍රහුණු කරලා

තිබූණු නිසයි. ඒ නිසා අපි තේරුම් ගන්න ඔහු තැතිකම නිසා බැරිකම නිසා සැගවී පලායාම නියම අත්හැරීමක් නොවන බව.

බිය නිසා දේවල් අත්හරුම

ර්ලගට දෙවැනි කාරණය, බියපත්වීම නිසා දේවල් අතහැර දුම්ම නියම නෙන්තුම්‍යය හෝ නියම අත්හැරීම නෙවෙයි. සමහරු විවාහයට බියෙන් විවාහ නොවී ඉන්නවා, සමහරු ගිහිගෙට බියෙන් මහන වෙනවා, සමහරු සසරට බියෙන් නිවන් දකින්න උත්සාහ කරනවා. ඉතින් එහි ඇති වරද මොකක්ද කියලා කෙනකුට හිතෙන්න ප්‍රාථමික. එයම තමයි අපි විමසා බැලිය යුත්තේ. නිවැරදි අත්හැරීම හඳුන්වන්නේ නෙන්තුම්‍යය කියලා. නෙන්තුම්‍යය කියන්නේ කාමයන්ගෙන් නික්මීමයි. කාමයන් අත්හැරීමයි. කාම කියන්නේ කැමතිවන ගතිය. ඒක බාහිර ලොකේ තියන දෙයක් නෙවෙයි, බාහිර ලොකය පිළිබඳ අනවබෝධයෙන් මනසේ පහලවෙන ක්ලේෂයක්. විවාහයෙන් ප්‍රායන ඇතිවෙයි කියලා බියෙන් විවාහ නොවී ඉන්න ප්‍රාථමික. නමුත් කමිසැප විදිමේ කැමත්ත, තාශ්ණාව එයින් දුරු වෙනවද? විවාහ නොවී සිටි පමණින් කෙලෙස් දුරු වෙන්නේ තැහැ. ගිහි ජ්විතය ගැන බියෙන් පැවැදි වෙන්න ප්‍රාථමික. නමුත් ගිහි සැපය පිළිබඳ තාශ්ණාව දුරු වෙන්නේ තැහැ. සසරට බියෙන් නිවන් දකින්න යම් උත්සාහයක් ගන්න ප්‍රාථමික. නමුත් බියපත් වීමෙන් අවධාරණ හෝ තාශ්ණාව දුරු වෙන්නේ තැහැ.

එනිසා අවශ්‍ය වෙන්නේ බියපත්වීම නෙවෙයි, සසරේ බියකරුබව දැකීමයි. බියපත්වීම ක්ලේෂයක්. බිය දැකීම පුද්‍යාවයි. එනිසා අපි කළයුත්තේ මේ සසරේ පවතින ගැටුව්ව හඳුනාගෙන ගැටුව්ව හේතු හඳුනාගෙන ඉන් මිදීමට වැයම් කිරීමයි. නමුත් අපි බොහෝ දෙනා සිතන්නේ ගැටුව්ව තියෙන්නේ බාහිර ලොකයේ, එයින් ඉවත් වුණාම ගැටුව්ව අවසන් වේවි කියලා. ඒක නිවැරදි තැහැ. එහිදී වෙන්නේ හිසේ කැක්කුමට කොට්ටෙ මාරුකරන්නා සේ, හේතු සහ ප්‍රත්‍යාග්‍ය ප්‍රත්‍යාග්‍ය තවත් එකක්. වෙන වශයෙන් එ දෙකම සමාන අර්ථයෙන් යොදාල තියන අවස්ථාත් තියනවා. හේතුව කියන්නේ ප්‍රධාන සාධකය ප්‍රත්‍යාග්‍ය කියන්නේ අවශ්‍ය සාධක. බාහිර ලොකය කෙලෙස් මතුකරන්න ප්‍රත්‍යාග්‍ය වෙනවා පමණයි, නමුත් මූල හේතුව වෙන්නේ තමන් ලොකය දකින විදිහ. බාහිර ලොකයේ එකම කරුණුක් දිහා කෙලෙස්

වැඩෙන විදිහට බලන්නත් පුළුවන්, කෙලෙස් නැසෙන විදිහට බලන්නත් පුළුවන්. එකම ලෝකය සත්වයන්ට තෘශ්ණාව වඩන්නත් ප්‍රත්‍ය වෙනවා, තෘශ්ණාව තසන්නත් ප්‍රත්‍ය වෙනවා. එනිසා වැශයෙන් වෙන්නේ බාහිර ලෝකය දැකින ආකාරයයි. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ ලෝකයට බියපත්ව මගහැරීම හෝ සැගවීම තෙවෙයි, ප්‍රයාව අවදී කරලා ලෝකය නිවැරදිව දැකීමයි.

සමථය සහ විද්‍රේශනාව

කෙලෙස් මතුවෙන අරමුණුවලින් බැහැර වීමත් කෙලෙස් දුරුකිරීමත් එකක් තෙවෙයි දෙකක් බව අපි මෙහිදී වටහා ගතයුතුයි. මේ ක්‍රම දෙක දාමේ හඳුන්වන්නේ සමඟ විද්‍රේශනා වශයෙන්. ඒ කියන්නේ කාමය කේපය වැනි යම් ක්ලේශයක් මතුවෙන්නේ කවර අරමුණක් නිසාද, ඒ අරමුණ දුරුකිරීම, ඒ අරමුණෙන් තමන් දුරස්වීම හෝ ඒ අරමුණ සිහි තොකර වෙනත් අරමුණක සිත රඳවා ගැනීම තුළින් එම ක්ලේශය මතුවීම වළක්වන්න පුළුවන්. එය හඳුන්වන්නේ සමථය නමින්. නමුත් එහි මූල් අවස්ථා දෙක මනසේ දියුණුවක් තෙවෙයි ලෝකය වෙනස් කිරීමක්, පලායාමක් පමණයි. නමුත් එකත් ගැටළු අඩුකරගෙන පහසුවෙන් ජ්වල්වෙන්න උදවී වෙනවා. තුන්වැනි අවස්ථාව මානසික ප්‍රහුණුවක් නිසා එය සමඟ හාවනාව ලෙස හඳුන්වනවා. නමුත් එකත් කෙලෙස් යට්කරලා මනස සුවසේ පවත්වාගන්න විනා කෙලෙස් දුරුකිරන්න ප්‍රමාණවත් නැහැ.

විද්‍රේශනාව කියන්නේ අරමුණ ඉවත් කරන්නෙන් නැතිව, අරමුණෙන් තමන් ඉවත් වෙන්නෙන් නැතිව, අරමුණ පිළිබඳ දැක්ම වෙනස් කිරීමයි. ඒ සඳහා බාහිර ලෝකය හේතුව්ල වශයෙන් ත්‍රිලක්ෂණ වරශයෙන් බෙදා බැලීම වශේම තමන්ගේ මනසේ ක්ලේශයන් මතුවීම හෝ මතුනොවීම සිදුවන ආකාරයන් විමසා බැලිය යුතුයි. ඒ කියන්නේ බාහිර ලෝකය ගැන කොහොම සිතන්කාට ඇති නියයුතු නිවැරදි මනෝභාවය හඳුනා තොගෙන. එතකාට ඒක වැරදියි කියන්නත් බැහැ සමාජයේ උසස් ක්‍රියාවක් ලෙස සම්මත වෙලා තියන නිසා. හරියි කියන්නත් බැහැ නිවැරදි පරමාර්ථය හෝ නිවැරදි ආකල්ප එහි නැති නිසා. අද බොහෝ දෙනාගේ ප්‍රතිපදාවේ තියන ප්‍රධානම ගැටළුව එයයි. තරකෙහි ඇති නරක පෙන්වා දෙන්න පහසු වූණාට හොඳුහි ඇති නරක පෙන්වා දීම පහසු නැහැ. අපි මෙහිදී එක් එක් කරුණු වෙන වෙනම මතුකරමින් විමසා බලන්නේ අත්හැරීම නැමති හොඳ ක්‍රියාව තුළ තියන නරක් වූණු මනෝභාවයන් ගැනයි.

මහා තෙන්කුම්සයක් තෙවෙයි තමන්ගේ දුර්වලකම යටකරගන්න දරන උත්සාහයක් පමණක් බව නිහතමානීව වටහාගත යුතුයි. අද බොහෝ දෙනාකුට සිදුවන වරද තමයි තමන්ගේ දුර්වලකම නිසා කරන පලායාම තෙන්කුම්සය ලෙස වරදවා ගැනීම. තමන්ගේ දුබලකම ගුණයක් ලෙස දැකින කෙනකුට දුබලකම් දුරුකිරන්න බැහැ. එය මනස රට්තා වශ්‍යාච ධර්මයක්.

හාවනා කිරීමට ජනයාගෙන් වෙන්වීම, පුදකලාවීම සුදුසු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නමුත් ඒ බියෙන් සැගවෙන්න හෝ දුබලකම් වසා ගන්න කැමෙල් පනින්න තෙවෙයි, ගැමුරු හාවනාවකට අවශ්‍ය පසුවීම සකසා ගන්නටයි. අපට බොහෝ විට වරදන්නේ බාහිර ක්‍රියාව පවත්වන්න උත්සාහ කරනවා එහි තියයුතු නිවැරදි මනෝභාවය හඳුනා තොගෙන. එතකාට ඒක වැරදියි කියන්නත් බැහැ සමාජයේ උසස් ක්‍රියාවක් ලෙස සම්මත වෙලා තියන නිසා. හරියි කියන්නත් බැහැ නිවැරදි පරමාර්ථය හෝ නිවැරදි ආකල්ප එහි නැති නිසා. අද බොහෝ දෙනාගේ ප්‍රතිපදාවේ තියන ප්‍රධානම ගැටළුව එයයි. තරකෙහි ඇති නරක පෙන්වා දෙන්න පහසු වූණාට හොඳුහි ඇති නරක පෙන්වා දීම පහසු නැහැ. අපි මෙහිදී එක් එක් කරුණු වෙන වෙනම මතුකරමින් විමසා බලන්නේ අත්හැරීම නැමති හොඳ ක්‍රියාව තුළ තියන නරක් වූණු මනෝභාවයන් ගැනයි.

තමන් අකමැති නිසා අත්හැරම

ර්ලගට තුන්වැනි කාරණය තමයි කේපය නිසා, ද්වේශය නිසා, තුරුස්නා බව නිසා සමහර දේවල් අතහරිනවා. එකත් තෙන්කුම්සය හැරියෙයි සමහරු හිතාගන්නේ. ඒ කියන්නේ තමන්ට ඕන දේවල් තමන් කැමති විදිහට නැතිනම් මනසේ ගැටුමක් ඇතිවෙනවා. එබදු දේ අපට ප්‍රිය නැති නිසා රුස්සන්නේ නැති නිසා එවා බැහැර කරන්න හෝ තමන් එවායින් බැහැර වෙන්න පෙළමෙනවා. තෙන්කුම්සයෙන් කරන්නෙන් අතහරින එක. කේපයෙන් ද්වේශයෙන් කරන්නෙන් අතහරින එක. බාහිරන් බැලුව එකම කාරණයක් වගේ පෙනුනට එහිදී ඇතිවෙන්නේ මනෝභාවයන් දෙකක් බව අපි තේරුම් ගන්න ඕනෑම සිත.

දිදාහරණයක් හැරියට ගන්නොත් තමන්ගේ දැරුවාට කියනවා ඔය විවාහය කර ගන්න එපා. ඕක කර ගන්නොත් කිසිම දෙයක් අපි නුඩුව දෙන්නේ නැහැ කියලා. මට මොනවා නොලැබුණත් කමක් නැහැ

නමුත් බාහිර අරමුණු සමග සිටිමින්ම මනස වෙනස් කරගන්න තරම් තමන් දක්ෂ නැතිනම් බාහිර ලෝකයෙන් තරමක් බැහැර වෙලා ප්‍රහුණු කිරීම වරදක් තෙවෙයි. නමුත් එක කාමයන් අත්හැරීමේ

මම මේ විවාහයමයි කර ගන්නේ කියලා දරුවත් ඒ විවාහය කර ගන්නවා. අපෙන් පසුව මේවා තිබුණෙන්නේ අයිතිවාසිකම් කියන්නේ කියලා මවිපිළියා තමන්ගේ දේපල සියල්ල පන්සලකට නැතිනම් හාවනා ස්ථානයකට පූජා කරනවා. එතකොට බාහිරින් බැඳු බැඳුමට පෙනෙන්නේ අන්න අර පවුලේ අය ගෙවල්දොරවල් ඉඩකඩම් සියල්ලම පූජා කළා කියලා. තමනුත් හිත හදාගන්නවා අප සතු සියල්ල පූජාකළා කියලා. නමුත් වෙතනාට කුමක්ද? මේ කිසි දෙයක් දරුවට දෙන්නේ නැ කියන ගැටුම. මොන අදහසින් ක්‍රියා කළත් ඒ දුන් දෙයින් ගාසනයට යහපතක් වෙන්න පුළුවන්. නමුත් ඒ පූජාවෙන් තමන්ගේ මනසේ ගුණ මතු වෙනවා වෙනුවට දුරගුණය නම් වැඩිලා තියෙන්නේ, ඒක නිවන් දැකින පාරම්තාවක් වෙන්නේ නැහැ.

බල්ලා මෙතැන බලාගෙන ඉන්නවා කියලා පාන් කැල්ලකින් දමා ගසනවා. උග් ඒක අපුලුගෙන ගිහින් කනවා. උගේ බඩු පිරෙනවා. උග් යහපතක් වෙනවා. නමුත් අපේ දාන පාරම්තාව, අපේ කුසල වෙතනාට ඒකෙන් අවදී වෙන්නේ නැහැ. දමා ගහපා පාන් කැල්ලෙන් හෝ ඒ සතාගේ බඩු පිරුණා වගේ මොන අදහසින් හෝ තමන් සන්තක දේ ගාසනය වෙනුවෙන් පූජා කළා නම් ඒකෙන් ගාසනයට යහපතක් වෙන්න පුළුවන්. එයින් තමන්ට සසර ගමනේ සැපයක් ලැබෙන්නත් පුළුවන්. නමුත් සැබැ නෙන්තුම්‍යයක් හෝ නිවනට හේතු වන වෙනත් යහපත් මෙන්භාවයක් එතන ඇත්තේ නැහැ.

අද සමාජයේ බොහෝ දෙනා කියනවනෙ 'මට මේ ජීවිතයෙම නිවන් දැකින්නයි ඕන, නැවත මවුකුසකට නම් එන්න ඕන නැ' කියලා. සැබැවින්ම එහෙම කියන්නේ ලෝකයේ නිස්සාරත්වය දැකළද? නැතිනම් තමන් කැමති විදිහට නැති නිසාද? බොහෝ කොට මූලික වෙන්නේ ඒ දේවැනි මෙන්භාවයයි. මම කැමති විදිහට නැති නිසා ගැටීමෙන් ප්‍රතිසේප කිරීමෙන් දේවල් බැහැර කරන්නට පෙළඹෙනවා, නැතිනම් තමන් එවායින් පලායන්නට වැයම් කරනවා. නෙන්තුම්‍යයටත් වඩා හොඳින් අපට දේවල් අතහරින්න පුළුවන් ගැටීමෙන්. ඩිරිද අතහරින්න පුළුවන්. සැමියා අතහරින්න පුළුවන්. දරුවා අතහරින්න පුළුවන්. ගේදාර ඉඩකඩම්, ඕනනම් ජීවිතේ වුණත් අතහරින්න පුළුවන්. නමුත් සැබැ නෙන්තුම් සංකල්පනාවක් දේවල් අතහැරීමට මනස සකසා ගැනීම එතරම් පහසු නැහැ.

බාහිරින් බැඳු බැඳුමට එකම දෙයක් වගේ පෙනුණට මනේභාවයන් වශයෙන් පැහැදිලිවම දෙකක්. තෙන්තුම්‍යය කුලෙයක්. ගැටීම, ද්වේශය අකුලෙයක්. ඒ නිසා දේවල් අත්හැර දමන්නට, යම් යම් දේවල් නවත්වන්නට, ස්ථාන මාරු කරන්නට, පුද්ගලයා බැහැර කරන්නට, තමන් යමකින් අයින් වෙන්නට, තිතනකොට විකක් පරිස්සමින් විමසා බලන්න ඕන මෙතන තියෙන්නේ නිස්සාරත්වය අවබෝධ කරගෙන අත්හැරයාමේ සැබැ අදහසක්ද, එහෙම නැතිනම් ගැටීමෙන් ඇතිවන පලායාමක්ද කියලා. ඔය දෙකන් කොයිකක් වෙන්න පුළුවන්. හැබැයි ගැටීම වුණත් හදුනාගත්තොත් අපට රිකෙන් රික අඩු කරගන්න පුළුවන්.

නමුත් ඒක නෙන්තුම්‍යයයි කියලා වරදවා ගත්තොත් අපි ඒ වක්ද්වක ධර්මයම වැඩිදියුණු කරනවා. වංචක ධර්ම කියලා කියන්නේ යහගුණවල ස්වරුපයෙන් මනසේ මතුවෙන දුරගුණ. සැබැවින්ම එහිදී සිදුවෙන්නේ මතුවෙන දුරගුණයට අපි රටවෙනවා යහගුණයක් කියලා. මනේභාවය තිවැරදිව හදුනා ගත්තට අපි දක්ෂ නොවීමයි එතැනදි වෙන්නේ. අපි කවුරුත් මූලින්ම දේවල් අත්හරින්න සිතන්නේ අපි කැමති විදිහට නොලැබෙන නිසා, මට ඕන විදිහට නැති නිසා තමයි. නමුත් පසුව හෝ අපි පුහුණු වෙන්න ඕන ගැටීම වෙනුවට ප්‍රඟාවෙන් එය කරන්න.

වෙහෙසට පත්වීමෙන් හෝ හිරස වීමෙන් අත්හරුම

ර්ලගට හතරවෙනි කාරණය තමයි, සමහර දේවල් කොපම් හොඳ වුණත් කැමති විදිහට ලැබුණත් දීර්ස කාලයක් එකම විදිහටම භුක්ති විදිනකොට නිරස වෙනවා. ඒක මේ ඉන්දියයන්ගේ එක්තරා ස්වභාවයක්. එහෙම වෙනකොට ඒවා වෙනස් කරන්න මාරු කරන්න ඉවත් කරන්න අපට ඕන වෙනවා. මේකත් සමහරු සැබැ අත්හැරීමක් හැටියට වරදවා ගත්තාවා. එතන තියෙන්නේ අත්හැරීමක් නොවේයි වෙනසක් අපේක්ෂා කිරීම පමණයි. අර ජනවහර තියනවනෙ උල්භවස දකින කුකුලගෙ කරමලේ සුදුපාටට පෙනෙනවය, අතිරස වුණත් කනකොට කනකොට තිත්ත රස වෙනවාය කියලා. ඒ වගේ සමහරුන්ගේ ජීවිතවල කොතොක් උසස් ලෙස යස ඉපුරු සම්පත් භුක්ති වින්දත් කාලයක් යද්දී ඒවා එපාවෙන ගතියක් දැනෙනවා. නමුත් ඒ නිසාරු බව හදුනාගෙන ඇතිවන නෙන්තුම් සංකල්පනාවක් තොවයි. මේක හදුනා ගත්ත හොඳ කතා ප්‍රවාතියක් අපේ ජාතක කතා පොත් තියනවා 'කාම ජාතකය' කියලා.

කාම ජාතකයේ කියවෙන්නේ, බූජමේදත්ත රජ පරමිපරාවේ එක රජ කෙනකුට පුත්‍රන් දෙදෙනකු ඉන්නවා. වැඩිමහඹ පුත්‍රකාට සුවර්තකම පවරනවා. බාල පුත්‍රකාට සේනාධිපති තනතුර පවරනවා. පිය රජතුමා වයස් ගතවීම නිසා රාජ්‍යයේ සියලු කටයුතු සොයා බලන්න වුණේ යුතු රජතුමාට. කාලයක් යනකොට යුතු රජතුමා හෙම්බත් වෙනවා. අන්තිමට පිය රජතුමා කාලයාගේ ඇවැමෙන් මරණයට පත් වෙනවා. ඉන් පසුව රාජ්‍යය හිමි වෙන්නේ යුතු රජතුමාට, ඒ කියන්නේ වැඩිමහඹ පුත්‍රකාට. නමුත් ඔහු ඒකට කැමතිවුණේ නැහැ. මට දැනටම රජකම තිත්ත වෙලා තියෙන්නේ එනිසා මට එපා කියලා ඔහු ප්‍රතිසෙෂප කළා. රජකම හාර ගන්න කියලා නැවත නැවත ආයාවනා කළත් ඔහු ඒකට එකග වුණේ නැහැ. ඉතින් බලෙන් රජ කරවන්න බැහැනේ. එනිසා මල්ලි රජකමට පත්කළා. එහෙනම් ඔබ වහන්සේ යුතුවර්ත තනතුරේම ඉන්න කියලා ඉල්ලා සිරියත් ඒකට කැමති වුණෙන් නැහැ. එහෙනම් සේනාධිපති තනතුර හාරගත්ත කිවිවම ඒකත් ප්‍රතිසෙෂප කළා. එහෙනම් උපදේශක වරයෙක් හැටියට රුපට උපදෙස් දෙමින් රජමාලිගාවේ රඳෙන්න කියලා ආයාවනා කළත් ඒ සියල්ලම ප්‍රතිසෙෂප කරලා වෙස් මාරු කරගෙන රජමාලිගාවෙන් නික්ම ගියා. කොහො ගියාද කියලා කවුරුත් දත්තේ නැහැ.

ඔහු ඇත් පිටිසර ගම්මානයකට ගිහින් ගොවී පවුලක් දැන භාෂුනාගෙන ආගත්තිකයකු හැටියට එහි නැවතුණා. මේ අභිතෙන් ආ තරුණයා ගොවී මහත්මයාගේ වැඩිවලට උද්වි වුණාට, ඔහු කැත්ත උදැල්ල අල්ලන විදිහෙන්ම තේරුණා එතරම් පළපුරුදු කෙනකු නොවන බව. මේ කවුද කියලා රිකක් විමසලා බලනකොට ගොවී මහත්මයා තේරුම් ගත්තා මේ වෙන කවුරුවත් නොවයි අඟේ යුතුවර්තුමා කියන බව. දැන ගත් විගස වැදුලා සමාව ගත්තා 'ස්වාමීන් මට සමාවෙන්න මම නොදැනයි ඔවහන්සේට වැඩ පැවරුවෙ' කියලා. නැවත කිසීම වැඩක් කරන්න නොදී රාජක්මාරයෙක් හැටියට සියලු ආවත්ත්ව කරමින් ගොවී මහත්තයා දැන් මේ රාජ ක්මාරයාට සංග්‍රහ කරනවා.

වික ද්වසක් ගතවෙනකොට බදු අයකරන රාජ පුරුෂයා මේ ගමට ආවා. කුණුරු විකක් තියෙන නිසා ගොවී මහත්මයාන්

බදු ගෙවන්නට ඕනෑ. ගොවී මහත්මයා රාජ ක්මාරයා ලැගට ගිහින් කිවිවා 'රාජ ක්මාරයෙනි, මම ඔබ වහන්සේට පෝෂණය කරනවා. නැවත රජයට බදු ගෙවන්නත් ඔතදී? ඒ නිසා මල්ලිට පණිවිච්‍යක් යවන්න මගෙන් බදු අයකරන්න එපා කියලා.' දැන් රාජ ක්මාරයා කළුපනා කළා ඇත්තටම මේ මනුෂ්‍යයානෙන තමන්ගේ දුක සැප සොයා බලමින් සියලු කටයුතු කරන්නේ. ඒ නිසා මල්ලිට පණිවිච්‍යක් යැවිවා මේ ගොවී තිවසින් මින්පසු බදු අයකරන්න එපා කියලා. රාජපුරුෂයන් ගිහින් මේ පණිවිච්‍ය කිවිවට පසුව නැවත බදු අය කමළ් නැහැ. තමුත් රාජක්මාරයා මේ ගොවී මහතා බදු ගෙවීමෙන් නිදහස් වුණු බවත් ඒ ගමේ අතිත් අයට ආරංඩ් වුණා. මෙතෙක් කල් අපුකටට සිටියා, තමුත් දැන් ප්‍රසිද්ධ වුණා.

ලැබෙනවිට තීරස වූ දේම නොලැබෙනවිට රසවත්

ඉන් පසුව ඒ ගමේ සියල්ම දෙනා ඒ ගොවී ගෙදරට ඇවිත් රාජ ක්මාරයාගෙන් ඉල්ලීමක් කරනවා, 'ස්වාමීන්, අපි ඔබ වහන්සේටය කැමති. ඒ නිසා රජතුමාට කියන්න අපෙනුත් බදු අයකරන්න එපා කියලා. අඟේ බදු මුදල් අපි ඔබ වහන්සේට දෙන්නම්' කියලා. රාජක්මාරයා තියෙළයක් නිකුත් කළා මේ ගමෙන් මින් පසු බදු අයකරන්න එපා කියලා. දැන් ගමේ මිනිස්සු රජතුමාට බදු ගෙවන්නේ නැ ඒ සියල්ල රාජ ක්මාරයාට ගෙනැවිත් දෙනවා. දැන් රාජක්මාරයා ලග ටිකෙන් වික බදුමුදල් එකතු වෙනවා. මුදල් එකතු වෙන්න එකතු වෙන්න අර යටපත් වෙලා තිබුණ තාෂ්ණාව නැවත ටිකෙන් වික මතුවුණා. තාෂ්ණාව මතුවෙනකාට හරියටම අවස්ථාව බලලා මිනිස්සු ර්රේෂ්‍යාවත් මතු කළා. 'ස්වාමීන් මේ ඔබ වහන්සේට අයිති රාජය. ඔබවහන්සේට අයිති සම්පත් මේ වෙන කෙනකු භ්‍රක්ති විදින්නේ. ඔබ වහන්සේ මොකටද මේ අසරණයෙක් වගේ අනුන්ගේ ගෙවල් විල දුක විදින්නේ. ඔබ වහන්සේට මොනවා හරි කරන්න ඕන වුණාම මල්ලිට ආයාවනා කරන්න ඔහුන් ඔන්ද? ඒ නිසා ඔබ වහන්සේ රජකම ගන්න ඕන. අපි උද්වි කරන්නම්.'

මුලදී රාජක්මාරයා ඒ ගැන එතරම් උනන්දු නොවුණත් නැවත නැවත කියනකාට තණ්ඩාවත් ර්රේෂ්‍යාවත් වැඩෙන්න පතන් ගත්තා. ර්රේෂ්‍යාවයි තණ්ඩාවයි දෙක එකතු වුණාම මිනිස්න්ට ලෝකේ කරන්න බැරි අපරාධයක් නැහැ.

දැන් රාජක්මාරයත් කළුපනා කරනවා රාජ්‍යය ගන්න යින. මොකක්ද ඒ සඳහා කරන්නේ? හිතවත් තරුණයෝ ටිකක් එකතු කරගෙන යුධ ගිල්පය ප්‍රහුණු කරලා, යුද සේනාවට තමන්ට හිතවත් අයගෙත් සභාය ලබාගෙන රජමාලිගාව වට කළා. වට කරලා මල්ලිට පණීවියක් යැවිවා ‘එක්කො රජකම දෙන්න නැතිනම් යුද්ධ කරන්න සූදානම් වෙන්න’ කියලා. මල්ලි කළුපනා කළා අනේ මෙහෙම අනුවත්තෙයක්. දෙපතුල ලග ඔවුන්න තියලා රජකම භාර ගන්න කිවිවහම පයින් ගහලා යන්න ගියා, දැන් ඇවිත් රජකම ගන්න මරාගෙන මැරෙන්න හදනවා. මට ඔතැති රජකමක් නැහැ තුම්ම තියාගනින් කියලා රජකම අය්යට දිලා මල්ලි තික්ම ගියා. දැන් කවුරු ලගද සැබැ නෙන්තුම්යය තියෙන්නේ?

සැබැවින්ම අය්යට මොකක්ද වුණෙන්? බොරු රගපැමක් කළා නෙවෙයි. අවක්වම තමන්ට එපාවෙලයි එපා කිවිවේ. නමුත් ඇයිද මෙබදු අර්බුදයක් මතුවුණෙන්? සැබැ නෙන්තුම්යය සහ හෙමිබත්වීම අතර පරතරය වෙන්කොට හදුනාගන්නට නොහැකි වුණෙන් එතැන් අර්බුදයක්මයි මතු වෙන්නේ. විකෘතියක්මයි ඇති වෙන්නේ. තමන් දන්නෙන නැහැ තමන් ඉන්න තැන් කොතැනද කියලා. තමන් හිතාගෙන ඉන්නවා තමන් බොහෝ දේ අත්හැරියා කියලා. නමුත් යින වෙලා තියෙන්නේ ප්‍රංශි විරාමයක් විතරයි.

වෙනස් කිරීමේ තාවකාලික සුවය

දැන් හිතලා බලන්නකො පැය කිහිපයක් බිම වාඩිවෙලා ඉන්නකොට තුනටිය කකියනවා. කකුල් කියනවා. ඒ වෙලාවට නැගිටලා කකුල් දිගහැර ගන්න ලැබුණෙන් ඒක සුවයක්. ඉතින් හිටගෙන ඉන්න එක සුවයක් තම් පැය දහයක් පහලෙවක් එක දිගටම හිටගෙන ඉඳලා බලන්න. එතකොට පොඩිඩක් වාඩිවෙන්න නැතිනම් හේත්තු වෙන්නවත් තැනක් සොයනවා. ඒ වගේ වෙලාවට වාඩිවෙන්න ලැබුණෙන් ඒක තමයි ලොකුම සුවය. ඔහොම වාඩිවෙමින් නැගිටීමින් ද්වස ගතවෙනකොට පොඩිඩක් නිදා ගන්න තියනවානම් එක තමයි සුවය. ඉතින් නිදාගන්න එක සුවයක් කියලා ද්වස් හත අටක් එක දිගටම නිදාගන්න ප්‍රාථමන්ද? එතකොට නැගිටලා එලියට යන්නේ කොයි වෙලාවේද කියලයි බලාගෙන ඉන්නේ. නමුත් ද්වසක් දෙකක් එක දිගට ඇවිදින්න ප්‍රාථමන්ද? එතකොට වාඩිවීම හේ නිදාගැනීමයි සුවය. දැන් ඇත්තටම කොයිකද සුවදායක? තිබුණු එක වෙනස් කිරීම පමණයි.

මේ අර්ථය අපි හරියට හදුනා නොගන්නා තෙක් ඒක සැප දායකයි, මේක සැප දායකයි කියමින් වෙනස් කරනවා, මාරු කරනවා. භොදි සැපයි කියපු දේම පසුව දුකයි කියනවා. දුකයි කියලා ඉවත් කළ දේම නැවත සැපයි කියලා භුක්ති විදිනවා. අලුත් දෙයක් හේ අමුතු දෙයක් නැහැ. එකම ව්‍යුහයක්. මේ මුලාව තමයි සංසාර ගමන කියලා කියන්නේ. මේ පරිවර්තනයට්ම වෙනස්වීම මාරුවීම තුළ ඇතිවෙන තාවකාලික නැවුම් බව පමණයි අපි සුවය හැරියට ආස්වාදනය කරන්නේ. මේක සුවයක් වගේ ඉන්දියන්ට දුනෙන ආකාරයක් විනා ලෙස්කයේ යථර්ථයක් නොවෙයි කියන බව හරියට වටහා ගත් තැනදී තමයි ඒ තැනැත්තා සියල්ල අත්හැරිමින් සැබැ තෙන්තුම්සුයට යොමු වෙන්නේ. එතෙක් ද්වා මාරු කළා කියලා ප්‍රද්ගලයා මාරු කළා කියලා ස්ථාන මාරු කළා කියලා, අවබෝධයෙන් ඇතුළත වෙනස් වෙලා නැතිනම් ඒක සැබැ අත්හැරිමක් නෙවෙයි. එනිසා අත්හැරිමයි මාරු කිරීමයි එකක් නෙවෙයි දෙකක් කියන බව පැහැදිලිව වටහා ගත සුතුයි.

කාමය දෙයාකාරයි, වස්තුකාමය හා ක්ලේං කාමය වශයෙන්. වස්තුකාම කියන්නේ ද්වා සහ ප්‍රද්ගලයින්ට කැමති බව. ක්ලේංකාම කියන්නේ ද්වා හේ ප්‍රද්ගලයන් නැති තැන ඒවා ගැන කළුපනා කරමින් මනසින් භුක්ති විදීමේ කැමැත්ත. සැමියා හේ ඩිරිද දුන් නැතින් අතිත ස්මරණයන් නැවත නැවත ආවර්ජනා කරමින් භුක්ති විදින්නට කැමතියි. ඒ මොකක්ද? ඒකට කියන්නේ ක්ලේං කාමය කියලයි. ප්‍රද්ගලයාට හේ ද්වාසයට ඇත්මි කරනවා නම් එතනත් කාමය. සමහරවිට ඒ ප්‍රද්ගලයන් හේ ද්වා අපට බැහැර කරන්න ප්‍රාථමන් පහසුවෙන්. නමුත් ඒ පිළිබඳ කැමැත්ත ඔනකම බන්ධනය සිතෙන් අයින් කරන්න පහසු නැහැ. නිවන් දැකීම සඳහා ද්වා බැහැර කිරීම හේ ප්‍රද්ගලයන් බැහැර කිරීම තෙවෙයි අපට වැදගත් වෙන්නේ, ඒ පිළිබඳ ක්ලේංයන් දුරු කිරීමයි. ඒ නිසා මේ සිවිවෙනි කාරණයන් අපි පරිස්සමින් තේරුම් ගන්න යින, හෙමත් වීම නිසා නිරසවීම නිසා දේවල් තාවකාලිකව ඉවත් කිරීම හේ මාරු කිරීම නිවන් දැකීමට අවශ්‍ය සැබැ අත්හැරිමක් නොවන බව.

ලෝක සම්මත නෙන්තුම්යය හා මානසික ප්‍රහුණුව

පස්වැනි කාරණය තමයි තෙන්තුම්යය ලෙස ලෝක සම්මත දේවල් කළ පමණින් අවශ්‍ය ගුණය නොවැවෙනවා නම් එය සැබැ තෙන්තුම්සුයයක් නොවන බව. ලෝක සම්මතයට අනුව

අපි නෙත්තුම්ය පුහුණු කරනවයි කියලා, පෝය දච්චට සූදු ඇදගෙන පන්සල් ගිය පමණකට, සිල් පද සමාදන් වුණු පමණකට, ගිහි ගෙයින් නික්මිලා පැවිදි වුණු පමණකට, පන්සලෙන් නික්මිලා ගල්ලෙනට ගිය පමණකට සැබැඳුණ මතුවෙලා නැතිනම් එය භුදේක් ඇශ්‍රම් මාරු කිරීමක් ස්ථාන මාරු කිරීමක් පමණයි.

එතැන වස්තුන්ගෙන් ද්‍රව්‍යන්ගෙන් අවස්ථාවන්ගෙන් සහ ස්ථානවලින් වෙන් වීමක් නම් සිද්ධ වෙලා තියනවා. නමුත් ක්ලේශයන් අඩුවෙලාද නැතිද කියන එක ඒ අනුව තිරණය කරන්න බැහැ. එහෙම ද්‍රව්‍ය අඩු කළහම ස්ථාන මාරු කළහම නෙත්තුම්ය සම්පාදනය වෙනවා නම් ගිහිගෙයින් නික්මිලා පැවිදි වෙන සියලුම ස්වමින් වහන්සේලා නිවන් අවබෝධ කළයුතුයිනේ. නමුත් එහෙම වෙන බවක් පෙනෙන්න නැහැනේ. ද්‍රව්‍ය අඩුවුණාම නිවන් දැකින්න පහසු නම් ඉක්මනින් නිවන් දැකිය යුත්තේ අසරණයෙනේ. එහෙමනම් රජවරුන්ට සිටුවරුන්ට ධනවතුන්ට නිවන් දැකින එක අන් අයට වඩා අපහසු වෙන්න ඕනනේ. නමුත් ලෝකයේ එවැන්නක් පෙනෙන්න නැහැනේ. බුද්ධ කාලයේ මහා දිනසම්පත් ඇතිව සිටි රජවරු සිටුවරු බොහෝ දෙනකු ඒ සියල්ල තිබියදීම නිවන් අවබෝධ කළානේ.

ඒ නිසා බාහිර ස්වරුපය වෙනස් වූ පමණින් මනස වෙනස් වෙන්නේ නැති බව පැහැදිලියි. නමුත් ඒ බාහිර වෙනස මනස වෙනස් කරගැනීමට උද්ධි වෙන්න හෝ උද්ධි කරගන්න පුළුවන්. ගිහියා වුණන් පැවිද්දා වුණන් පන්සලේ හාමුදුරුවා වුණන් ආරණ්‍යයේ හාමුදුරුවා වුණන් මනසේ ස්වභාවය තෝරුම් අරගෙන පුහුණු නොකරන තාක් සැබැඳුණ නෙත්තුම්ය පුහුණු කළ කෙනකු ලෙස හඳුන්වන්න පුළුවන් කමක් නැ.

එක්තරා කාලයක අපටත් හිතුනා 'මේ පන්සල්වල ඉඳලා ගුණ දහම් වඩාන්න බැහැ. දානෙට යන්න බණට යන්න පිරිතට යන්න පාංසකුලෙට යන්න, අවධිවුණු වෙලාවේ ඉඳලා නින්දට යනතෙක් පන්සලේ හාමුරුවන්ට කරන්න වෙලා තියෙන්නේ අනුත්තේ වැඩි. ඉතින් කොහොමද නිවන් දැකින්නේ. ඒ නිසා අනුත්තේ වැඩි ඕන කෙනෙක් කර ගත්තදෙන් මම යනවා මගේ නිවන් මග හෙළිකර ගත්ත' කියලා වෙනම ගල්ලෙනක් සකස් කරගෙන මම ඒකට ගියා භාවනා කරන්න. කුවුරුවත් දානෙ අරගෙනවත් එන්න එපා කියලා, පිණ්ඩපාතෙ වැඩිම කරලා ආහාර වික

සම්පාදනය කරගෙන දච්චට මුළුල්ලෙම මට වැටහෙන හැටියට භාවනා කරන්න උත්සාහ කළා.

නිවනට බාධා කරන නිවරණ

නමුත් කාලයක් ගතවෙනකාට මට දැනෙන්න ගත්තා වෙනදාට වඩා කේත්පය වැඩෙන බව. වෙනදා බණකට ආරාධනා කරන්න දායකයකු ආවෛත් පුළුවන්නම හාර ගත්තවා බැරිනම් බැං කියලා පිටත් කරනවා. නමුත් ගල්ලෙන් ඉන්නකාට කුවුරු හරි ආරාධනාවක් කරන්න එනවා දකිනකාටම මග මනසේ කේත්පය මතු වෙනවා. කළක් යදි මට දැනෙන්න ගත්තා ඉස්සර පන්සලේ ඉන්නකාට මම මේ තරම කුපිත වෙන්නේ නැ. මේ ගල්ලෙනට ඇවිත් ගුණ දහම් වඩනකාට මනස වඩා භෞද වෙන්න ඕනනේ, නමුත් දැන් බලනකාට එන්න එන්නම කේත්පය වැඩිවෙනවා. සාමාන්‍යයන් තිබුණු මෘදුමොලොක් ගති වෙනුවට බොහෝම රජි ගති මතු වෙන්න පටන්ගෙන තියෙනවා.

ඇයි මෙහෙම වෙන්නේ, මොකක්ද මේකට හේතුව කියලා සොයනකාට විමසනකාට දිරිස කාලයක් කළුපනා කරනකාට තමයි හේතුව වැටහුනේ. ඒ තමයි අන් අයගේ වැඩි කරකර ඉඳලා හරියන්නේ නැ මට මගේ නිවන් මග සකසා ගත්තට ඕන කියලනේ මම ආවෛ. දැන් ඕන්න ඒකට බාධා කරන්න මේ මිනිසුන් පස්සෙන් එනවා කියලා හිතෙනකාට මනසේ කේත්පය මතු වෙනවා. එහෙම සිතන භැම මොහොතුකම මට දැනුනෙන අන් අයගේ වරදමයි. ඇයි ඒ? මම නිවන් දැකින්න උත්සාහ කරනවා, මේ අයගේ පැමිණීම ඒකට බාධාවක් කියලයි මට හිතුනේ. නමුත් නැවත නැවත හිතලා බලනකාට තමයි වැටහුනේ එන පුද්ගලයා තෙවෙයි, ඔහු පිළිබඳව මගේ මනසේ ඇතිවෙන කේත්පය නේද මග නිවන් මගට බාධා කරන්නේ කියලා. අපේම සිතෙන් පහලවෙන කාමවිෂන්ද ව්‍යාපාද ආදිය නිවරණ හැටියට දෙසුවා විනා බාහිර පුද්ගලයා නිවරණ හැටියට බුද්‍යාමුදුරුවා කොතනකවත් දේනා කරලා නැහැනේ.

නිවරණ කියන්නේ මොනවද? සිත කිලිටි කරන, නිවන් මග අහුරන කෙලෙස් ධරුම. ඒවා තමන්ගෙම මනසින් මතුවෙන්නේ. බාහිර ලෝකයේ තියෙන ඒවා තෙවෙයි. ඒ නිසා අපේ නිවන් මගට බාධා කරන්නේ බාහිර ද්‍රව්‍ය හෝ පුද්ගලයන් තොවෙයි,

අපේ මතොෂාවයන්මයි කියන බව හරියට වැටහුණාට පසුව ලෝකය තියෙන තැන තියෙන්න ඉඩහැරලා මනස පුහුණු කරන්න පුළුවන්. එනිසා ස්ථාන මාරු කළ පමණින්, සමාජයෙන් ඉවත් වූ පමණින් නෙන්තුම්බයක් සිදු වෙනවා වගේ බාහිරින් පෙනුණට, මනස කොතැනද තියෙන්නේ කියලා ප්‍රවේශමෙන් විමසා බැලිය යුතුයි.

සැබෑ නෙන්තුම්බය

අතිත කාලයේ ලංකාවේ තරුණයා දෙදෙනෙක් ගිහි ගෙයින් තික්මිලා පන්සලක පැවිදී වුණා. එක නිමි තමක් තීරණය කළා ‘මම පන්සලේ පැවිදී වුණාට පන්සලේ ඉන්නේ’ නැහැ. මට හාටනා කරලා ඉක්මනින් තිවත් දකින්න ඕන. ඒ නිසා මම ආරණ්‍යයට යනවා’ කියලා. අනිත් හාමුදුරුවා තීරණය කළා ‘මෙ වහන්සේ ආරණ්‍යයට යනවා නම් පන්සලේ වැඩකරන්න සහ ලොකු හාමුදුරුවන්ට උපස්ථාන කරන්නත් කුවරු හරි ඉන්න ඕනනේ, ඒ නිසා මම පන්සලේ තවතින්නම්’ කියලා. වෙන කරන්න දෙයක් නැහැනේ. දැන් එක හාමුදුරුනමක් ආරණ්‍යයට වැඩියා. අනිත් හාමුදුරුවා පන්සලේ නැවතුනා.

කළක් ගතවෙනකාට ලොකු හාමුදුරුවා අපවත් වෙලා දැන් අර තරුණ හාමුදුරුවා තමයි ඒ පන්සලේ වැඩකටයුතු කරගෙන යන්නේ. ආරණ්‍යයට වැඩිම කළ හාමුදුරුවා තමන්ගේ කටයුතු කරගෙන යනවා. වසර පහලොටක් විතර ගතවෙදි ආරණ්‍යයට වැඩිම කළ හාමුදුරුවන්ට යම් කිසි අවශ්‍යතාවකට ගමට එන්න ඕන වෙනවා. උන්වහන්සේ කළේනා කරනවා ‘මම ගමට ගිහින් පන්සලට් ගිහින් එනවා. පන්සලේ ඉන්නේ මග පැවිදී සහේදරයනේ. උන්වහන්සේ මුණගැහිලා හොඳට දානෙ විකකත් වළඳා ගමෙන් කරගන්න අවශ්‍ය වැඩ කටයුතු විකත් කරගෙන ආපසු එනවා’ කියලා.

එහෙම හිතලා එක දිනක සවස්භාගයේ උන්වහන්සේ ගමේ පන්සලට වැඩිමකළා. දැන් ඉතින් හොඳ ප්‍රතිත ගිලන්පසක් එහෙම ලැබෙයි කියලා හිතවා. නමුත් මොනවත් ගිලන්පසක් නැ වතුර කෝප්පයක් නම් ලැබුණා. එක වැළඳවා. සැතපෙන්න කාමරයක් සකසලා දුන්නා එකේ සැතපුණා. ගිලන්පස නැති වුණාට උදේට හොඳට දානෙ විකක් ලැබෙයි කියලා කළේනා කරමින් උන්වහන්සේ සැතපුණා. උදේ කුවුරුත් දානෙ ගෙනෙන බවක් පෙනෙන්න

නැහැ. පන්සලේ හාමුදුරුවා අතපතු ගාමින් වතාවත් කරනවා. පසුව ආරණ්‍යයේ හාමුදුරුවාත් වතාවත් කරන්න එකතුවුණා. වතාවත් කියල්ල නිම කරලා පන්සලේ හාමුදුරුවා කියනවා එහෙනම් අපි පිණ්ඩාතෙක වචිමු කියලා. ‘දානෙ ගේන්නේ නැතිද? ආ එහෙනම් පිණ්ඩාතෙක වචිමු’ කියලා ආරණ්‍යය හාමුදුරුවාත් පිණ්ඩාතෙක වචිනවා. ගෙවල් ගණනාවක් පසුකරගෙන සැහෙන දුරක් වචිනකාට යන්තම් කැද ස්වල්පයක් ලැබුණා. දෙනමම ඒ වික බෙදාගෙන වළඳා වික වෙලාවකින් දහවල් දානය සඳහා පිළුසිගා වැඩිම කළා. බොහෝ දුරක් ගෙයින් ගෙට වචිනකාටයි අවශ්‍ය පමණට දානෙ ලැබුණේ. වතුර පහසු තැනකට වැඩිම කරලා ඒ දානෙ වික වළඳානකාට ආරණ්‍යය හාමුදුරුවා අහනවා ‘හැමදාම මෙහෙමද දානෙ ලැබෙන්නේ?’ ‘මිවි ඉතින් මෙහෙම තමයි, ලැබෙන හැටියට ජ්වත් වෙනවා’ කියලා පන්සලේ හාමුදුරුවා කියනවා. ‘ඉතින් දානෙ විකවත් හරියට ලැබෙන්නේ නැතිනම් මේ පන්සලේ ඉදගෙන මිනිසුන්ගේ වැඩ කර කර නිකං දුක් විදින්නේ මොකටද?’ ඔබ වහන්සේත් වචිමු ආරණ්‍යයට. ආරණ්‍යයේ නිදහස් විවේකිව ගුණදහම් වචන්න පුළුවන්.’ කියලා ආරණ්‍යයේ හාමුදුරුවා යෝජනා කළා.

දැන් ලොකු හාමුදුරුවාත් අපවත් වෙලා නිසා ගැටළුවක් නැහැ පන්සලේ හාමුදුරුවා කැමති වුණා ආරණ්‍යයට යන්න. දැන් උන්වහන්සේලා දානය වළඳා ආපසු වචිනකාට එක මංසන්ධියක් හමු වෙනවා, එක පාරක් පන්සලට යන්න, අනෙක් පාර ආරණ්‍යයට යන්න. පන්සලේ හාමුදුරුවා මුලින්ම ආරණ්‍යයට යන පාරට හැරුණා. හැරෙනකාට ආරණ්‍යයේ හාමුදුරුවා අහනවා ‘මය කොහද යන්නේ?’ ‘අැයි ඔබ වහන්සේ කිවිවේ ආරණ්‍යයට යමු කියලා. ඒ නිසයි මම ආරණ්‍යයට යන්න හැරුණේ.’ ‘ආරණ්‍යයට මෙතනින්ම යන්න බැහැ පන්සලට ගිහින් යන්න ඕන. මග කුඩාත් පන්සලේ. සෙරප්පු දෙකත් පන්සලේ. හැරමියියන් පන්සලේ. මං ගෙනා බැග් එකත් පන්සලේ. ඔවුන් ගාන තෙල් විකත් පන්සලේ.’ එතකාට පන්සලේ හාමුදුරුවා අහනවා, ‘දැන් මම අවුරුදු පහලොටක් පන්සලේ ඉඳලා මට මෙතනින්ම හැරිලා යන්න පුළුවන්. ඔබ වහන්සේ එක ද්වසකට පන්සලට වැඩිලා ඔපමණ දේවල් පන්සලේ ගෙනැටිත් තිබිබද?’ කියලා. එතකාටයි ආරණ්‍යයේ හාමුදුරුවන්ට තේරුන් ක්විද සැබැං තෙන්තුම්බයේ පිහිටලා ඉන්නේ කියලා.

ඒතැනැදි පන්සලේ හාමුදුරුවන්ට වැදෙලා කියනවා 'ස්වාමීන් ඔබ වහන්සේ ගමේ හිටියත් ආරණ්‍යයේ හිටියත් නෙඳුම් පතේ' ජලය තොරෙන්තා සේ තොජුලී ඉත්තට සමර්ථයි. ඔබ වහන්සේ වගේ හිසූන්මයි පන්සල්වල ඉත්ත ඕනෑම සින. ඔබ වහන්සේලාගේ ගුණ දහමුත් වැඩෙනවා මහජනයාටත් යහපතක් වෙනවා. ස්වාමීන් මගේ දුබලකම මට වැටහෙනවා. අපි වගේ අය ගමේ හිටියාත් ඉක්මනින්ම කෙලෙස් වසගයට යන්න පුළුවන්. ඒ නිසා ස්වාමීන් මට සමාවෙන්න, මම මගේ බුඩුවික අරගෙන ආරණ්‍යයටම යන්නම්, ඔබ වහන්සේ පන්සලේම වැඩුන්ත' කියලා වැදෙලා පිටත් වුණා.

දැන් මේකෙන් වරදවා වටහා ගන්න එපා ආරණ්‍යයේ හාමුදුරුවා ගුණ දහම් වචන්නේ නැහැ කියලා. එහෙම එකක් නෙවෙයි මේකෙන් කියන්නේ. අපි ඉත්තේ ආරණ්‍යයේද පන්සලේද, අදින්නේ කළිසමද සිවුරද, කෙසේ කපලද වවලද, කියන මේවා අනුව නෙවෙයි තාශ්ණාව හෝ නෙජ්තුම්යය අර්ථවත් වෙන්නේ. අපි ලෝකය පිළිබඳව සිතන ආකාරය මත.

තාශ්ණාව එක් මනෝභාවයක් වුණාට ඒ ඒ පුද්ගලයාට තාශ්ණාව මතුවෙන්නේ එකම කරුණක් පදනම් කරගෙන නෙවෙයි, තමතම්න්ගේ වට්පිටාව සහ තමන් සිතන සීමාව තුළයි. රුපුට තාශ්ණාව මතුවෙන්නේ රාජ්‍යත්වය පිළිබඳව වියහැකියි. නමුත් පැවිද්දාට තාශ්ණාව මතු වෙන්නේ තමන්ට අදාළ දේවල් පිළිබඳවයි. යාවකයාට තාශ්ණාව මතුවෙන්නේ ඔහු පැසුරු කරන දේ සහ සිතන ආකාරය අනුවයි. ඒ නිසා නෙජ්තුම්යය තීරණය කළයුත්තේ අපි ඉත්ත තැනැට අදාළව, අපේ ඩුම්කාව හා අපේ සීමාවන්ට අදාළයි. තමන් කොතනද හිරවෙලා තියෙන්නේ කොතනද බැඳිලා තියෙන්නේ කියන බව තෝරුම් අරගෙන එතන ලෙහා ගන්නටයි අපි වැයම් කළයුත්තේ.

මෙහිදී අන් අය සමග සැසදීමක් අවශ්‍ය නැහැ. 'හිටියාත් එක්ක බලනකාට අපි කොතරම් තොඳයිද' පැවිද්දෙක් එහෙම හිතලා හරියන්නේ නැහැ. පැවිද්දා කියන්නේ පැවිද්දෙක් විනා ගිහියකු නෙවෙයිනේ. ඒ නිසා පැවිද්දා සංසන්ධනය කරනවා නම් කළයුත්තේ උසස් පැවිද්දෙක් සමග විනා ගිහියන් සමග නෙවෙයි. ගිහියා සංසන්ධනය කරනවා නම් කළයුත්තේ තමන්ගේ ඩුම්කාව සහ

ප්‍රතිපදාවට ගැලපෙන උසස් වරිතයක් සමග විනා සතුන් සිව්පාවුන් වැනි මිනිසුන් සමග නෙවෙයි. සැබුවින්ම ගිහියාගේ හෝ පැවිද්දාගේ නෙජ්තුම්යය තීරණය කළ යුත්තේ අනුත්ත සාපෙක්ෂව නෙවෙයි, තම තමන්ගේ ප්‍රතිපදාවට සාපෙක්ෂවයි.

අත්හැරීම හෙවත් නෙග්තුම්යය සම්බන්ධව අපේ අවධානය යොමු වියයුතු කරුණු කිහිපයකුයි අපි මේ සිහිපත් කලේ. මුලින්ම දානය සහ නෙග්තුම්යය යන පාරමිතා දෙකේ වෙනස අපි කුරාකළා. ඉත්පසුව බාහිරින් අත්හැරීමක් වගේ පෙනුණත් මානසික වශයෙන් අපි රටටෙන වක්ෂ්වක ධර්ම පහක් ගැන අවධානය යොමු කළා. පළමුවැනි කාරණය තමයි, නැතිකම නිසා බැරිකම නිසා අත්හැරීම සැබැඳු අත්හැරීමක් තොවන බව. දෙවැනි කාරණය තමයි, බිය නිසා යමක් අත්හැරුදුම්ම සැබැඳු අත්හැරීමක් තොවන බව. තුන්වැනි කාරණය තමයි, කෝපය නිසා ද්වේශය නිසා ගැටීම නිසා තුරුස්නා බව නිසා දේවල් බැඳැර කිරීම සැබැඳු අත්හැරීමක් තොවන බව. සිව්වැනි කාරණය තමයි, දීර්ඝ කාලයක් භුක්ති විදිමෙන් ඇතිවන වෙහෙස නිසා දේවල් අත්හැරීම සැබැඳු අත්හැරීමක් තොවන බව. පස්වැනි කාරණය තමයි, නෙග්තුම්යය ලෙස ලෝකයේ සම්මත ක්‍රියාවකට යොමු වුණත් මනසේ අවශ්‍ය පරිවර්තනය සිදු තොවේ නම් එයත් සැබැඳු නෙග්තුම්යයක් තොවන බව. කේරියෙන්ම කියනවා නම් බාහිර ලෝකය එලෙස තියෙන්නට ඉඩහරිමින් මනසේ මතුවන ඇලීම බැඳීම තාශ්ණාව දුරුකිරීම සැබැඳු අත්හැරීමයි. සැබැඳු නෙග්තුම්යයයි.

ප්‍රයාවන්තයින් එහිදී ක්‍රියාකරන ආකාරය පිළිබඳව කුඩා දහම් පොතක තිබුණු මෙබදු වැකියක් අපට හමුවුණා. "ප්‍රයාවන්තයා දේවල් අතහැර තොයන්නේ ඔහු ඒ මත රඳා තොපවතින නිසාය" එපානම් අතහැරදම්න්න කියලනේ බොහෝ දෙනා කියන්නේ. නමත් ප්‍රයාවන්තයා බාහිර ලෝකයේ දේවල් අතහැර දීමන්න කළබල වෙන්නේ නැහැ. කුමක් නිසාද? ඔහු එහි එල්බගෙන ඒ මත තොපවතින නිසා. අපට බාහිර දේවල් අතහරින්න සින වෙන්නේ අපි ඒවා මනසින් අල්ලගෙන සිටින නිසායි. අපි දේවල් අල්ලගෙන නැතිනම්, ඒ මත රඳාපවතින්න නැතිනම් ඒවා තියෙන තැන්වල තියෙන්න ඉඩහරිලා සැහැලුවෙන් පවතින්න පුළුවන්. ඒවා තිබුණය කියලා අපට ගැටුවකුත් නැහැ, තොතිබුණාය කියලා ගැටුවකුත් නැහැ. අපි ඒ මත තොපවතින නිසා.

එතකොට කෙනකු සිතන්න පුළුවන් එහෙමතම් සිද්ධාරථ කුමාරයා ගිහිගෙය අතහැරලා ගියේ ඇයිද කියලා. ඒක බුද්ධක්‍රිය සඳහා අවශ්‍ය එක් සාධකයක්. උන්වහන්සේ නික්ම ගියේ අලි ඉහත සඳහන් කළ ආකාරයෙන් නැතිකම හෝ බැරිකම නිසාවත් බිය නිසාවත් ගැටීම නිසාවත් හෙමිබත්වීම නිසාවත් නෙවෙසි, අවබෝධයෙන්. බුද්ධක්‍රිය සඳහා යන ගමනේ ගිහිගෙයි සිට සම්පූර්ණ කළනොහැකි කොටස සම්පූර්ණ කරන්නට. එනිසා බාහිර පුද්ගලයන්ගෙන් හෝ පරිසරයෙන් හෝ නික්මීම, කාරය සාධනයට අත්‍යාවශ්‍ය නම් එසේ කළයුතුයි. නමුත් තමන්ගේ දුබලකම නිසා නික්මයාම අවශ්‍යතාවක් හෝ නෙන්ඡ්‍යම්‍යයක් ලෙස පටලවා නොගතයුතුයි.

එනිසා හැමවිටම තමන්ගේ ප්‍රතිපදාව තුළ නිවැරදි ගුණ වැඩෙනවාද නැතිද යන්න පිළිබඳව අවදියෙන් හා ප්‍රත්‍යාචාරිත්වක්න් යුතුව නිවන් මග පුහුණු කළයුතු වෙනවා. එහිදී අවශ්‍යතාව හා යෝග්‍යතාව මත බාහිර ලෝකය පවත්වමින්, ඒ පිළිබඳව ඇතිවන ලෝහ ද්වේග මෝහ දුරු කරන්නට ක්‍රියා කිරීම අත්හැරීම පිළිබඳ මධ්‍යම ප්‍රතිපදාවයි.